

# 1

## ආර්ථික, මිල සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව, ඉදිර දැක්ම සහ ප්‍රතිපත්ති

### 1.1 සමස්ත නිර්ක්ෂණ

ශ්‍රී ලංකා ආර්ථිකයට දේශීය සහ විදේශීය කම්පනාවලට සාර්ථකව මූල්‍ය දීමට ඇති ගැකියාව පෙන්වුම් කරමින් 2014 වසරේදී මූල්‍ය දළ දේශීය නිෂ්පාදිතය (ද.දේශී.නි.) 2013 වසරේදී වාර්තාවූ සියයට 7.2 ක වර්ධනයට සාපේක්ෂව සියයට 7.4 කින් වර්ධනය විය. ඒ අනුව, වෙර වසරේදී එ.ජ.බොලර් 3,280 ක් වූ ඒක පුද්ගල ද.දේශී.නි. 2014 වසරේදී එ.ජ.බොලර් 3,625 ක් දක්වා ඉහළ ගියේය. සමස්ත ඉල්ලම සඳහා විගාලම ආයතනවය ලබා දෙන දේශීය පරිහැළු වියම වසර තුළ දී ආර්ථික වර්ධනයට වැඩි ආයතනවයක් ලබාදුන් අතර, විශේෂයෙන් ඉදිකිරීම සඳහා වූ ආයෝජන ද ආර්ථික වර්ධනය සඳහා හේතු විය. නිෂ්පාදන අංශයෙන් සලකා බලන කළ, කර්මාන්ත හා සේවා අංශවල යහපත් ක්‍රියාකාරීත්වය අඛණ්ඩව සිදු වූ අතර වසර තුළ දී පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාෂේකාරීමික අංශයේ ක්‍රියාකාරීත්වය දුබල විය. අඛණ්ඩව හය වන වසරටන් උද්ධමනය තනි අංශයක මට්ටමේ පවත්වා ගනිමින් වාර්ෂික ලක්ෂාංශය පදනම් මත සහ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2013 වසර අවසානයේදී වාර්තාවූ වූ පිළිවෙළින් සියයට 4.7 සහ සියයට 6.9 සමග සසඳන විට, 2014 වසර අවසානයේදී පිළිවෙළින් සියයට 2.1 ක් සහ සියයට 3.3 ක් දක්වා අඩු විය. විවක්ෂණයිලි මුදල් ප්‍රතිපත්තිය මෙන් ම වසරේ දෙවන හාගයේදී ගේලිය හාංචි මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යැම වසර තුළ දී උද්ධමනය අඩු තනි අංශයක් දක්වා පහළ යැමට ඉවහල් විය. සාපේක්ෂව ලිහිල් වූ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පැවතියද, විශේෂයෙන්ම වසරේ පළමු මාස හත තුළ දී ජාත්‍යන්තර වෙළඳපොලේ රත්න මිල ගණන් අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස රන් උකස් අන්තිකාරම් පහළ

යැම හේතුවෙන් පොදුගලික අංශය ලබාගත් තෙය වර්ධනය සිමා විය. උද්ධමනය මත ඉල්ලමෙන් ඇතිවන පිබිනයක් නොමැති තත්ත්වයක් හමුවේ, ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු අංශය මගින් තෙය ලබා දීම තවදුරටත් උනන්දු කිරීම සඳහා පහසුකම් සලසන ලදී. කෙසේ වෙතත්, මෙම පියවර සමගම අස්ථාවර ගේලිය තත්ත්වය විදේශීකයන් ශ්‍රී ලංකාව තුළ සිදු කළ ඇතැම් ආයෝජන පිටතට ගලා යැමටත් ආනයන දිරිගැනීමෙන් බල පැ අතර, මෙය වසර අවසානය වන විට ආර්ථිකයේ බාහිර අංශය සහ විනිමය අනුපාතික මත පිබිනයක් ඇති කරන ලදී. සමස්තයක් ලෙස, වසර තුළ දී ගෙවුම ශේෂයේ වෙළඳ හිගය (නාමික) වර්ධනය වුවද සේවා ආයතනය වෙළඳාම සහ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රෝෂණ, ජ්‍යම ගිණුමේ හිගය අඩුකිරීමට උපකාරී විය. මේ සම්ගම, වෙනත් මූල්‍ය ලැබීම් ගෙවුම තුළනය ගක්තිමත් කිරීමට උපකාරී වූ අතර, ඒ හේතුවෙන් දළ නිල විදේශ සංවිත වර්ධනය විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රෝෂණ සහ විදේශීකයන්ගෙන් ආයෝජන ලෙස අඛණ්ඩව ලැබුණු අරමුදල්, ජාතික ඉතුරුම් ඉහළ නැංවීම සඳහා රැකුලක් වූ අතර එය ඉතුරුම්-ආයෝජන පරතරය අඩු කර ගැනීමට ආයත විය. මේ අතර, රාජ්‍ය මූල්‍ය අංශය තුළ, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය කෙරෙනි රජයේ කැපවීම හමුවේ වුවද, මූලික වශයෙන් රාජ්‍ය ආදායම රස්කිරීම අඩු වීම හේතුවෙන් සමස්ත ආයත්‍ය හිගය ද.දේශී.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේදී වාර්තා කළ සියයට 5.9 සිට 2014 වසරේදී සියයට 6.0 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ද.දේශී.නි.යේ නාමික වර්ධනයෙහි ප්‍රතිලාභ ලබමින් මධ්‍යම රජයේ තෙය ද.දේශී.නි.යේ ප්‍රතිගතයක් ලෙස 2013 වසර අවසානයේදී වාර්තාවූ

## 1.1 සංඛ්‍යා සටහන

## සාර්ථක ආර්ථික ක්‍රියාකාරක්ෂණය (2010-2014)

දිගුකාය	ඒකකය	2010	2011	2012	2013 (අ)	2014 (අ)
<b>මුළුත අංශය සහ උදෑස්‍යනය</b>						
මුළුත දියේති, වර්ධනය	සියයට	8.0	8.2	6.3	7.2	7.4
වෙළඳපෙන මිල අනුව දියේති.	රු.ලයල් බලියන	5,604	6,543	7,579	8,674	9,785
ඒක පුද්ගල දියේති	ල.ං.බොලර්	2,397	2,836	2,922	3,280	3,625
වාර්ෂික සාමාන්‍ය උදෑස්‍යන අනුපාතිකය	සියයට	6.2	6.7	7.6	6.9	3.3
<b>විදේශීය අංශය</b>						
වෙළඳ ගෙවය	ද.දේශී.නි.යේ % වගයෙන්	-9.7	-16.4	-15.9	-11.3	-11.1
ජ්‍යෙෂ්ඨ ගෙවය	ද.දේශී.නි.යේ % වගයෙන්	-2.2	-7.8	-6.7	-3.8	-2.7
සමස්ත ගෙවය	ල.ං.බොලර් මිලයන	921	-1,059	151	985	1,369
විදේශීය නිල සංවිත	ල.ං.බොලර් මිලයන	7,196	6,749	7,106	7,495	8,208
<b>රාජ්‍ය මූල්‍ය අංශය</b>						
වර්තන ගිණුම් ගෙවය	ද.දේශී.නි.යේ % වගයෙන්	-2.1	-1.1	-1.0	-0.8	-1.3
සමස්ත අය වැය ගෙවය	ද.දේශී.නි.යේ % වගයෙන්	-8.0	-6.9	-6.5	-5.9	-6.0
මධ්‍යම රුපයේ තෝරා	ද.දේශී.නි.යේ % වගයෙන්	81.9	78.5	79.2	78.3	75.5
<b>ඡ්‍රෑල් අංශය (පු)</b>						
පුරුෂ ඡ්‍රෑල් වර්ධනය ( $M_{20}$ )	සියයට	15.8	19.1	17.6	16.7	13.4
පෙරාදැලික අංශයට තෝරා ඡ්‍රෑල් වර්ධනය ( $M_{20}$ එම්)	සියයට	24.9	34.5	17.6	7.5	8.8

(අ) සංගේතිනය

(ඇ) නාවත්‍යකිවා

(ඇප්) විසර අවසානයේ උස්සාමිය වර්ධනය

මූලයෙන්: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඡ්‍රෑල් අමතාවය

ශ්‍රී ලංකා මහ බංකුව

සියයට 78.3 සිට 2014 වසර අවසානයේදී සියයට 75.5 ක් දැක්වා ඇති විය. මූල්‍ය අංශය පිළිබඳව සලකා බලන කළ, කෙක්තිමත් කරන ලද නියාමන සහ අධික්ෂණ රාමුව, ප්‍රතිපාදන මූල්‍ය අංශය මූල්‍ය පිළිබඳව සියයට 78.3 සිට 2014 වසර අවසානයේදී සියයට 75.5 ක් දැක්වා ඇති විය. මූල්‍ය අංශය පිළිබඳව සලකා බලන කළ, කෙක්තිමත් කරන ලද නියාමන සහ අධික්ෂණ රාමුව, ප්‍රතිපාදන මූල්‍ය අංශය මූල්‍ය පිළිබඳව සියයට 78.3 සිට 2014 වසර අවසානයේදී සියයට 75.5 ක් දැක්වා ඇති විය.

යෝග්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම ඇතිව ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ මැදි ආළුයම් ලබන රටක් ලෙස උසස්වීම අපේක්ෂා කරන අතර මැදි කාලයේදී ඉහළ හිතකර ආර්ථික වර්ධනයක් හා අඩු උදෑස්‍යනයක් තිරසාර ලෙස පවත්වා ගැනීමට ද අපේක්ෂා කරයි. ආයෝජකයන්ට හිතකි ආර්ථික පරිසරයක් වර්ධනය වීම තුළින් ඉහළ ආර්ථික වර්ධන මාවතකට ප්‍රවේශ වීමට හැකිවන පරිදි යහපාලනය හා විනිවිද්‍යාවය සම්බන්ධ ප්‍රතිපත්තින් පවත්වාගෙන යැමුව නව රුපය අපේක්ෂා කරයි. මින් පෙර ප්‍රකාශයට පත් කොට ඇති ප්‍රතිපත්තිවල සාධනීය බලපෑම් තවදුරටත් වැඩිහිළුණු කරගතිමත් අඩුප්‍රහුඩුකම් සකස් කර ගැනීමටත් අනාගත අනියෝගවලට විසඳුම් සෙවීම සඳහාන් ගැලපෙන මැදි කාලීන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ භාරදුර කාර්යයට තව රුපය මූල්‍යනැං්‍ය සිටි. මෙහිදී, වඩාත් හිතකර රාජ්‍ය මූල්‍ය තුළනයක් ලාඟා කර ගැනීම සඳහා දියේති ප්‍රතිගතයක්

ලෙස රාජ්‍ය ආළුයම අඩුන්වීම පහත යැමුව විසඳුමක් ලබා දීම, රාජ්‍ය අංශය ඇතුළු ආර්ථිකයේ සියලුම අංශවල එලභයිනාවය ඉහළ නැවීම, විශේෂයෙන්ම සාපුරු විදේශීය ආයෝජන වැනි තෝරා නොවන ප්‍රහා තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් රස්ස කිරීම, පොදු සේවාවන් සඳහා සුදුසු මිලකරණ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, සමාජ ආරක්ෂණ ජාල හා සහනාධාර වැඩිසටහන් කිරීමේදී එහි ප්‍රතිලාභීන් තිවැරුවා හඳුනා ගැනීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි සේවා සැපයීමේදී සමානාන්මතාව හා ඒවායේ ගුණාන්මකභාවය වැඩිහිළුණු කිරීම, පොදු ප්‍රවාහනය හා සම්බන්ධ ගැටුවවලට විසඳුම් ලබාදීම, තිරසාර පදනමක් මත හොතික යටිනල පහසුකම් සාර්ධනය කිරීම, ඉම එලභයිනාව ඉහළ නැවීම ඇතුළත් ව ජනගහනය වයස්ගෙන වීමේ අනියෝගයට විසඳුම් සේවීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම විශ්‍රාම හා රක්ෂණ සැලසුම් සංවර්ධනය කිරීම ප්‍රවිත්ත කිරීම සහ ව්‍යාපාර පවත්වා ගෙන යැමුව පරිසරය හා ප්‍රතිපත්ති ප්‍රරෝගකතනය කිරීමේ හැකියාව වැඩිහිළුණු කිරීම මූලික වශයෙන් ප්‍රරෝගකරන තුළ ආර්ථික වර්ධන මාවත සාක්ෂාත් කර ගැනීම සඳහා එවැනි අනියෝගවලට විසඳුම් සේවීම අවශ්‍ය වන අතර, වඩා සාධාරණ පරිසරයක් තුළ සාර්ථකයේ සැවාව ආර්ථික ස්ථානය විභාගනාව ලබා ගැනීම සඳහා එමගින් හැකියාව ලැබේ.


## 1.2 2014 වසරේ සාර්ව ආර්ථික වර්ධනයන්, සේලායිනාව සහ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර

### මුළුත අංශයේ වර්ධනයන් සහ උදෑසෙනය

ශ්‍රී ලංකා ආර්ථිකයේ මුළුත ද.දේ.නි.යේ වර්ධනය 2013 වසරේ පැවති සියයට 7.2 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 7.4 කින් වර්ධනය විය. ගෝලීය ආර්ථිකයේ පැවති විවිධ ආර්ථික ප්‍රවණතාවන් හමුවේ වුවද, දේශීය ආර්ථික කටයුතුවල අඛණ්ඩ හ්‍රියාකාරිත්වය, කර්මාන්ත හා සේවා අංශයන්හි වර්ධනය පවත්වා ගැනීමට උපකාරී විය. ද.දේ.නි.යෙන් සියයට 57.6 ක් නියෝගනය කරන සේවා අංශය, 2014 වසරේ දී, විශේෂයෙන් තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය හා සන්නිවේදනය සහ බැංකු, රක්ෂණ හා දේපල වෙළඳාම් උප අංශයන්ගෙන් විශාල ආයකත්වයකින් යුතුව, 2013 වසරේ පැවති සියයට 6.4 ට සාපේක්ෂව සියයට 6.5 කින් වර්ධනය විය. කර්මාන්ත අංශයේ වර්ධනය පසුගිය වසරේ පැවති සියයට 9.9 ට සාපේක්ෂව මෙම වසරේ දී සියයට 11.4 කින් වර්ධනය වෙමින් ද.දේ.නි.යට එහි ඇති ආයකත්වය සියයට 32.3 ක් දක්වා තවදුරටත් වැඩි විය. ඉදිකිරීම් උප අංශය, කර්මාන්ත අංශයේ වර්ධනයට ඉහළම ආයකත්වය ලබා දුන් අතර කර්මාන්තාලා අංශයේ උප අංශයන් වන ආහාර, පාන වර්ග හා දුම්මොකාං සහ රෙඛිඩි, අගෙනුම් සහ සම් හාණ්ඩ අංශයන් ද මෙම වර්ධනයට විශාල වශයෙන් ආයකත්වය විය. මෙම අතර, අනිතකර කාලයුණික තත්ත්වයෙහි බලපැම හේතුවෙන් ද.දේ.නි.යෙන් සියයට 10.1 ක් නියෝගනය වන කාමිකාර්මික අංශය මුළුත ද.දේ.නි.යේ වර්ධනයට ආයකත්වයේ සූල් වශයෙන් නියෝගනය පසුගිය වසරේ වාර්තා වූ සියයට 4.7 ට සාපේක්ෂව 2014 වසරේදී සියයට 0.3 ක් විය.


### 1.1 රාජ්‍ය සටහන

### කාර්මාන්ත පදනම මහ මුළුත ද.දේ.නි. යෙන් වර්ධනය



### 1.2 රාජ්‍ය සටහන

### ඉතිරිකිරීම හා ආයෝජන (ද.දේ.නි. යෙන් ප්‍රතිඵාසන ලෙස)



ආයෝජනය සහ පරිභෝෂනය යන දෙඅංශයෙහිම වර්ධනය 2014 වසරේ දී ද.දේ.නි.යේ වර්ධනයට උපකාරී විය. ආර්ථික වර්ධනය, වියදම් අංශයෙන් බලන කළ, ආයෝජන වියදමේ වර්ධනය සිදු වූයේ පෙළද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයෙහිම ආයෝජන වර්ධනය හේතුවෙනි. දේශීය පොලී අනුපාත පහළ මට්ටමක පැවතිම සහ වැය කළ හැකි ආභ්‍යම ඉහළ යැම පෙළද්ගලික පරිභෝෂන වියදමෙහි වර්ධනයට උපකාරී විය. මෙහි ප්‍රතිඵ්‍යුතු ලෙස, පරිභෝෂන හාණ්ඩ ආනයනය සඳහා වූ වියදම සැලකිය යුතු ලෙස වැඩි විය. කෙසේ වෙතත්, අපනයනවලට සාපේක්ෂව ආනයන වර්ධනය ඉහළ යැම හේතුවෙන් වසර තුළ දී නාමික වශයෙන් ගුද්ධ විදේශීය ඉල්ලුම සූල් වශයෙන් පහත වැටුණි.

දේශීය ඉතුරුම් ද.දේ.නි.යෙහි ප්‍රතිඵ්‍යුතු ලෙස පසුගිය වසරේ පැවති සියයට 20.0 සිට 2014 වසරේ දී සියයට 21.1 ක් දක්වා වර්ධනය විය. රජයේ තිරුණුරුම් ඉහළ ගිය ද පෙළද්ගලික ඉතුරුම් වර්ධනය විම වසර තුළ දී දේශීය ඉතුරුම් ඉහළ යැමට හේතු විය. පසුගිය වසරට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකියෙන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ලැබීම සහ විදේශීය ගුද්ධ සාධක ආදායම වර්ධනය විම පහළ යැම හේතුවෙන් ද.දේ.නි.යේ ප්‍රතිඵ්‍යුතු ලෙස පාතික ඉතුරුම් සියයට 27.0 දක්වා වර්ධනය විය. මෙම ප්‍රවණතාවන් හේතුවෙන් ද.දේ.නි.යේ ප්‍රතිඵ්‍යුතු ලෙස ඉතුරුම් ආයෝජන පරතරය 2013 වසරේ පැවති සියයට 3.7 සිට 2014 වසරේදී සියයට 2.7 දක්වා අඩු විය.

2014 වසරේ දී කාමිකාර්මික අංශය සියයට 0.3 කින් සූල් වශයෙන් වර්ධනය වූ අතර ද.දේ.නි.යට එහි ආයකත්වය 2013 වසරේ පැවති සියයට 10.8 සිට 2014 වසරේ දී සියයට 10.1 දක්වා අඩු විය. අයහපත් කාලයුණික තත්ත්වයේ බලපැමෙන් වී නිෂ්පාදනය

(සියයට 16.7), රබර (සියයට 32.3) හා සුළු අපනයන හෝග (සියයට 15.0) ඇතුළත් ප්‍රධාන කාමිකාර්මික අංශයන්ගේ නිෂ්පාදනය අඩු වීම, ප්‍රධාන වශයෙන්ම කාමිකාර්මික අංශයේ වර්ධනය මත්දාම් වීමට හේතු විය. යළ සහ මහ කන්න දෙකෙහිම වී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු විය. ස්වාභාවික රබර සඳහා ජාත්‍යන්තර ඉල්ලුම අඩු වීම හා අභිතකර කාලගුණික තත්ත්වයන්හි බලපෑමෙන් රබර නිෂ්පාදනය අනුගාමිව කුන්වන වසරටත් පහත වැටුණි. කෙසේ ව්‍යවද, පොල් හා අනෙකුත් ආභාර හෝග උප අංශයන්හි යහපත් ක්‍රියාකාරිත්වය, කාමිකාර්මික අංශයේ ප්‍රධාන උප අංශ කිහිපයක නිෂ්පාදනය අඩු වීමෙන් ඇති වූ බලපෑම සමනය කරන ලදී. පොල් නිෂ්පාදන උප අංශයෙහි වර්ධනය, 2013 වසරේ දී සියයට 16.1 ක අඩු වීමක් වාර්තා කළ ද 2014 වසරේ දී සියයට 7.9 කින් වර්ධනය විය. අනෙකුත් ආභාර හෝග අංශය පසුකිය වසරේ වාර්තා කරන ලද සියයට 4.3 ක වර්ධනය සමඟ සැසදීමේ දී 2014 වසරේ දී සියයට 7.0 ක වර්ධනයක් වාර්තා කරන ලදී. අනෙකුත් ආභාර

හෝග වගාව සඳහා වී වගා බිම යොදා ගැනීම හා දේශීය ගොවියන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට හේතු විය. මේ අතර, 2013 වසරේදී මෙතෙක් වාර්තා වූ ඉහළම තේ නිෂ්පාදනය සුළු වශයෙන් අඩු වීමක් පෙන්නුම් කළ නමුත්, තේ මිල ගණන් ඉහළ යැම හේතුවෙන් 2014 වසරේ දී තේ නිෂ්පාදනය යහපත් ක්‍රියාකාරිත්වයක් පෙන්විය.

කාමිකාර්මික අංශයේ වර්ධනය ඉහළ නැංවීමට සහ එලඹුයිකාව වැඩි කිරීමට 2014 වසරේ දී රජය විසින් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රසක් ක්‍රියාවට නෘත්‍ය කළ ලදී. තේ හා රබර අංශවල නව වගාව හා නැවත වගාව දිරිමත් කිරීම සඳහා වන සහනාධාර වැඩිසටහන 2014 වසරේ දී ද ක්‍රියාත්මක විය. තේ අංශයේ කර්මාන්තකාලා නැවිකරණ වැඩිසටහන තවදුරටත් ක්‍රියාත්මක වූ අතර එලඹුයිකාවය හා මනා නිෂ්පාදන හාවිතයන් ඉහළ නැංවීමේ අරමුණින් තේ අඩු තෙහළීමේ ද යන්නේප්‍රකරණ හාවිතය ප්‍රවලිත කිරීමට පියවර ගන්නා ලදී. තවද,

## 1.2 කංඩා සටහන

### සමස්ත ඉල්ලුම සහ ඉතිරිකිරීම - ආයෝජන පර්තය (පවත්නා වෙළඳ මිල අනුව)

යිරිය	රුපියල් බිලියන		වර්ධනය %		දේශීලි.යෙහි ප්‍රතිශ්‍යායක් ලෙස	
	2013 (රු)	2014 (රු)	2013 (රු)	2014 (රු)	2013 (රු)	2014 (රු)
1. දේශීය ඉල්ලුම	<b>9,500.8</b>	<b>10,621.2</b>	<b>10.3</b>	<b>11.8</b>	<b>109.5</b>	<b>108.5</b>
1.1 පරිහැරිතය	6,940.6	7,716.2	10.2	11.2	80.0	78.9
පොල්දැලික	5,803.3	6,398.3	10.0	10.3	66.9	65.4
රාජ්‍ය	1,137.3	1,317.8	11.3	15.9	13.1	13.5
1.2 ආයෝජන (දෙම දේශීය ප්‍රායෝග සම්පාදනය)	2,560.2	2,905.0	10.4	13.5	29.5	29.7
පොල්දැලික	1,965.0	2,236.8	9.5	13.8	22.7	22.9
රාජ්‍ය	595.2	668.1	13.7	12.3	6.9	6.8
2. ගුද්ධ බහිර ඉල්ලුම	<b>-826.6</b>	<b>-836.5</b>	<b>20.2</b>	<b>-1.2</b>	<b>-9.5</b>	<b>-8.5</b>
භාණ්ඩ හා ගේවා අපනයන	1,949.2	2,185.0	12.6	12.1	22.5	22.3
භාණ්ඩ හා ගේවා ආනයන	2,775.7	3,021.5	0.3	8.9	32.0	30.9
3. මුළු ඉල්ලුම (දෙම්කී) (1+2)	<b>8,674.2</b>	<b>9,784.7</b>	<b>14.5</b>	<b>12.8</b>	<b>100.0</b>	<b>100.0</b>
4. දේශීය ඉතිරිකිරීම (3-1.1)	<b>1,733.7</b>	<b>2,068.5</b>	<b>35.2</b>	<b>19.3</b>	<b>20.0</b>	<b>21.1</b>
පොල්දැලික	1,801.4	2,196.2	32.2	21.9	20.8	22.4
රාජ්‍ය	-67.7	-127.7	14.9	-88.5	-0.8	-1.3
5. විදේශීය ගුද්ධ පායන ආදායම	<b>-226.1</b>	<b>-240.1</b>	<b>-46.0</b>	<b>-6.2</b>	<b>-2.6</b>	<b>-2.5</b>
6. විදේශීය ගුද්ධ ජාලම සංක්‍රාම	<b>728.7</b>	<b>813.1</b>	<b>5.8</b>	<b>11.6</b>	<b>8.4</b>	<b>8.3</b>
7. ජාතික ඉතිරිකිරීම (4+5+6)	<b>2,236.3</b>	<b>2,641.6</b>	<b>23.1</b>	<b>18.1</b>	<b>25.8</b>	<b>27.0</b>
8. ඉතිරිකිරීම ආයෝජන පර්තය						
දේශීය ඉතුරුම - ආයෝජන (4-1.2)	-826.6	-836.5			-9.5	-8.5
ජාතික ඉතිරිකිරීම - ආයෝජන (7-1.2)	-324.0	-263.4			-3.7	-2.7
9. විදේශීය ජාලම ගිණුම යොය (2+5+6)	<b>-324.0</b>	<b>-263.4</b>			<b>-3.7</b>	<b>-2.7</b>

(උ) පායනීයිත

(ආ) නාවකාලික

මූලයන්: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බංසුව

ජාතික පැරු සම්පත් සංවර්ධනය සඳහා වන ප්‍රධාන සැලැස්මට අනුකූලව රාජ්‍ය ආයතන ගණනාවක් විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති 2014 වසරේ දී ද අඛණ්ඩව ක්‍රියාත්මක විය. එමත්ම, ගැහුරු මුහුදේ මත්ස්‍ය කර්මාන්තය සඳහා පහසුකම් සැලැස්මට දේවර වරායන් හා තොටුපළවල් අලුතින් ඉදිකිරීමට හා අලුත්වැඩියා කිරීමට කටයුතු කළ අතර ජාතික දේවර යාත්‍රා සංඛ්‍යාව ඉහළ නැංවීමට ද විවිධ පියවර ගන්නා ලදී. මේ අතර, දේශීය කාමි ආර්ථිකය නගාසිටුවීම සඳහා රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී සඳහා වූ සහතික මිල ඉහළ නැංවීම, අර්ථාපල්, අමුත් තේ දළු, දියර කිරී සහ රබර සඳහා වන නිෂ්පාදකයන්ට ලැබෙන මිල ඉහළ නැංවීම වැනි ප්‍රතිපත්තිමය ක්‍රියාත්මක රසක් 2015 වසර සඳහා වූ අනුරුද අයවැයන් යෝජනා විය. එසේම, රුපියල් 100,000 ක උපරිම මෙය ප්‍රමාණයකට යටත්ව බැංකු විසින් ගොවීන්ට ලබා දී නොහිරුවූ හිග මෙය හා අන්තිකාරම් අගයෙන් සියයට 50 ක් ක්‍රියාත්මක ද අනුරුද අයවැයන් යෝජනා කරන ලදී.

නිෂ්පාදන කර්මාන්ත සහ ඉදිකිරීම කටයුතුවල වර්ධනය හේතුවෙන් 2014 වසරේ දී කර්මාන්ත අංශය සියයට 11.4 කින් වර්ධනය වූ අතර ජාතික නිෂ්පාදනයට එහි ආයකත්වය සියයට 32.3 ක් දක්වා ඇති අංශයේ එකතු කළ අගයට සියයට

53.4 ක් ආයකත්වයක් දක්වන නිෂ්පාදන කර්මාන්ත උප අංශය 2014 වසරේ දී සියයට 8.0 කින් වර්ධනය විය. වැඩිදියුණු වූ විදේශීය හා දේශීය ඉල්ලුම මෙන්ම හිතකර දේශීය සාර්ව ආර්ථික වාතාවරණය හේතුවෙන් 2014 වසරේ දී නිෂ්පාදන කර්මාන්ත අංශයට ඉහළම ආයකත්වයක් දක්වන කර්මාන්තකාලා උප අංශය සියයට 8.5 කින් වර්ධනය විය. කර්මාන්තකාලා නිෂ්පාදනවල නිමැවුමේ වර්ධනය කෙරෙහි අපනයනාහිමුව කර්මාන්ත තවදුරටත් ප්‍රධාන වශයෙන් ආයක විය. විව්‍යුසියා සහ ඉහළ ගුණත්වයෙන් යුතු නිෂ්පාදකයින් ලෙස ලැබූ ජාත්‍යන්තර කිරීතියෙන් ප්‍රතිලාභ ලබමින් කළාපයේ සමාන මට්ටමේ සිටින රටවල් සමග සස්දන කළ ශ්‍රී ලංකාවේ ඇගෙලුම් නිෂ්පාදන සඳහා ඉහළ ආකර්ෂණයක් ලැබීම හේතුවෙන් ප්‍රමුඛ අපනයනාහිමුව කර්මාන්තයක් වන ඇගෙලුම් කර්මාන්තය 2014 වසරේ දී සියයට 13.2 කින් වර්ධනය විය. දේශීය රබර නිෂ්පාදනය පහළ හිය ද අපනයනය සඳහා රබර නිෂ්පාදන සැකසීමේ දී අමුදුව්‍ය වශයෙන් හාවිත කරන අමුරබර ආනයනය ඉහළ යැමේ ප්‍රතිලාභ ලබමින් රබර සහ ජ්ලාස්ටික් නිෂ්පාදිත උප අංශය සියයට 7.1 කින් වර්ධනය විය. රබර වයර, විශුව් සහ අනෙකුත් රබර ආග්‍රිත නිෂ්පාදන සඳහා වූ විදේශීය ඉල්ලුම ඉහළ යැමේ මෙම වර්ධනය සඳහා තවදුරටත් ආයක විය. මේ අතර, 2014 වසරේ දී පොලී අනුපාතික පහළ මට්ටමක

## 1.3 සංඛ්‍යා සටහන

## කර්මාන්ත මූලය අනුව ස්ථාවර මිල (2002) යටතේ දැන ජාතික නිෂ්පාදනය

අංශය	වටිනාකම (රු. මිලියන)		දිනේනි. ට අඛණ්ඩවය %		වෙනස්වීමේ අනුපාතිකය %		වෙනස්වීමට අඛණ්ඩවය %	
	2013 (රු)	2014 (රු)	2013 (රු)	2014 (රු)	2013 (රු)	2014 (රු)	2013 (රු)	2014 (රු)
කාමිකාර්මික අංශය	352,583	353,799	10.8	10.1	4.7	0.3	7.1	0.5
කාමිකර්මික, පැරු සම්පත් සහ දැව අදා වන ද්‍රව්‍ය දේවර කර්මාන්තය	309,134	308,403	9.5	8.8	4.5	-0.2	6.0	-0.3
	43,449	45,397	1.3	1.3	6.2	4.5	1.2	0.8
කාම්මික අංශය	1,016,886	1,132,892	31.1	32.3	9.9	11.4	41.6	48.2
පනල් සහ කැණීම්	94,388	104,767	2.9	3.0	11.5	11.0	4.4	4.3
නිෂ්පාදන කර්මාන්තය	559,843	604,677	17.1	17.2	7.5	8.0	17.6	18.6
විදුලිය, ගැස් සහ ජලය	79,913	83,542	2.4	2.4	10.3	4.5	3.4	1.5
ඉදිකිරීම්	282,742	339,906	8.7	9.7	14.4	20.2	16.1	23.8
සේවා අංශය	1,896,572	2,019,973	58.1	57.6	6.4	6.5	51.3	51.3
නොග සහ සිල්ලර වෙළඳාම	739,826	798,837	22.7	22.8	5.5	8.0	17.4	24.5
හෙක්වල් සහ ආපනාකාලා	25,715	28,676	0.8	0.8	22.3	11.5	2.1	1.2
ප්‍රවාහනය සහ සන්නිවේදනය	476,721	511,296	14.6	14.6	9.4	7.3	18.5	14.4
බැංකු, රස්ක සහ දේපල වෙළඳාම යනාදිය	285,750	304,478	8.7	8.7	5.9	6.6	7.3	7.8
නිවාස අධිකිය	79,175	80,178	2.4	2.3	2.9	1.3	1.0	0.4
රාජ්‍ය සේවා	213,439	216,477	6.5	6.2	2.8	1.4	2.7	1.3
පොදුගලික සේවා	75,946	80,030	2.3	2.3	7.3	5.4	2.3	1.7
දෙ දේශීය නිෂ්පාදනය	3,266,041	3,506,664	100.0	100.0	7.2	7.4	100.0	100.0
විදේශීය ඇද සායන අදායම	-85,127	-86,035			-36.8	-1.1		
දෙ ජාතික නිෂ්පාදනය	3,180,915	3,420,629			6.6	7.5		

(ආ) සංයෝගීක

(ඇ) තාවකාලික

මිලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඉලතිම මෙන්ම උද්ධමනය අඩු වීම හේතුවෙන් දේශීය ඉල්ලුම වැඩිදියුණු වූ අතර, එය දේශීය වෙළඳපාල ඉලක්ක කරගත් කරමාන්තවල නිමැවුම ඉහළ දැම්මට හේතු විය. ඒ අනුව, ආහාර, පාන වර්ග හා දුම්මකාල නිෂ්පාදිත උප අංශය ද වසර තුළ දී සියලු 8.1 කින් වර්ධනය විය. විවිධ සහ විනෝද්‍යාසවාද කරමාන්තයේ ඉහළ ක්‍රියාකාරිත්වය ද මෙම වර්ධනයට හේතු විය. මේ අතර, ආර්ථික වර්ධනයට වැශයෙන් කාර්යභාරයක් ඉටු කරමින් ඉදිකිරීම් අංශය 2014 වසරේ දී සියලු 20.2 කින් වර්ධනය වූ අතර එය සමස්ත ආර්ථික වර්ධනයට සියලු 24 කින් පමණ දායක විය. යෙතිල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා රජයේ ආයෝජන, නිවාස සංවර්ධන ව්‍යාපාති මෙන්ම මහා පරිමාණ පොද්ගැලික ඉදිකිරීම් කටයුතු, ඉදිකිරීම් අංශයේ වර්ධනයට දායක විය. පතල් හා කැණීම් උප අංශය ද ඉදිකිරීම් කටයුතු පුළුල් වීම මෙන් ප්‍රතිලාභ ලැබේය.

ප්‍රාදේශීය කාර්මිකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය සහන සහ තාක්ෂණික සහනය සැලැසීම මෙන්ම යටිතල පහසුකම වැඩිදියුණු කිරීම මගින් කාර්මික අංශයේ සංවර්ධනය සඳහා 2014 වසරේදී ද රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන ලදී. රාජ්‍ය මූල්‍ය සහන, ප්‍රධාන වශයෙන්ම දේශීයව අගය එකතු කිරීම, බලශක්ති පිරිමැස්ම සහ පරිසර හිතකාමී නිෂ්පාදන කුම්වේදයන් දිරිමත් කිරීම ඉලක්ක කරන ලදී. මේ අතර, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව කාර්මික ජනපද පිහිටුවීම අඛණ්ඩව සිදු කළ අතර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් පුළු හා මධ්‍ය පර්මාණ කර්මාන්ත සඳහා ව්‍යාපාර සංවර්ධන සේවා සැපයීම උදෙසා විවිධ ක්‍රියාකාරකම කියාත්මක කරන ලදී. තවද, රඟර අත්වසුම්, කෘෂිකාර්මික නිෂ්පාදන, කුල බඩු සහ අපනයනය කරනු ලබන වෙනත් කාර්මික නිෂ්පාදන සඳහා ජ්‍වලනුහරණ පහසුකම සැපයීම සඳහා ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය පිහිටුවීම වැනි තාක්ෂණික වැඩිදියුණු කිරීම හඳුන්වා දීමට රජය විසින් පියවර ගන්නා ලදී. ඉදිකිරීම, බර යන්නේපකරණ සහ නොකා නිෂ්පාදනය වැනි කර්මාන්ත සඳහා හාවතා කරනු ලබන ඉව්‍ය සඳහා ආපසු රහිත බව සහතික කිරීම පිණිස ජාත්‍යන්තරව පිළිගත් පරික්ෂණ සඳහා විද්‍යාගාර පහසුකම්වලින් සම්බ්විත ජාතික නිර්ව්‍යාගන පරික්ෂණ මධ්‍යස්ථානය ද 2014 වසරේදී පිහිටුවන ලදී. මේ අතර, කර්මාන්ත ආරම්භ කිරීමට පහසුකම සැලැසීම උදෙසා ශ්‍රී ලංකා නැතෙක් තාක්ෂණික ආයතනය (SLINTEC) විසින් තාක්ෂණික ඉන්ඩියාලේටර මධ්‍යස්ථානයක් ඉදිකිරීම 2014 වසරේදී ආරම්භ කරන ලදී. කෙසේ විව ද, දිරිස කාලීනව කර්මාන්ත අංශයේ වර්ධනය


ප්‍රවණතාවය තිරසාර මට්ටමකින් පළත්වා ගැනීම සඳහා විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික සහ බහිජ නිෂ්පාදිත වැනි ඉහළ එකතු කළ අයකින් යුත් කරමාන්ත වැඩිදියුණු කිරීමේ හැකියාව තවදුරටත් අධ්‍යායනය කළ යුතුව ඇත.

තොග සහ සිල්ලර වෙළඳ උප අංශයේ යාපන් ක්‍රියාකාරීත්වය හේතුවෙන් සේවා අංශය 2014 වසරේ දී සියයට 6.5 කින් වර්ධනය වූ අතර එය ද.දේශී.නි.යේ එකතු කළ අගයෙන් සියයට 57.6 කට දැයක විය. ද.දේශී.නි. යෙන් සියයට 22.8 කට දැයක වන තොග සහ සිල්ලර වෙළඳ උප අංශය පසුගිය වසරේ දී වාර්තා වූ සියයට 5.5 ක වර්ධනයට සාර්ථක්ෂව 2014 වසරේ දී සිය වර්ධනය සියයට 8.0 ක් දක්වා ඉහළ න්‍යා ගන්නා ලදී. අඩු පොලී අනුපාතික වාතාවරණයක් තුළ පාරිභෝගික ඉල්ලුම ඉහළ යැම් සහ වෙළඳ කටයුතු සඳහා උපකාරී වූ ඉහළ දේශීය කාරුමික නිෂ්පාදනය, මාරුග හා සන්නිවේදන ජාල වැඩිදියුණු වීම වැනි සැපයුම අංශයේ වැඩිදියුණු වූ තත්ත්වයන් හේතුවෙන් තොග හා සිල්ලර වෙළඳුම තුළ දේශීය වෙළඳ කටයුතු සියයට 8.1 කින් වර්ධනය විය. තවද, පාරිභෝගික භාණ්ඩ ආනයනයන්ගේ අඛණ්ඩ වර්ධනය සහ අතරමැදි භාණ්ඩ ආනයනවල වර්ධනය යටා තත්ත්වයට පත්වීම හේතුවෙන් ආනයන වෙළඳ උප අංශයේ එකතු කළ වටිනාකම සියයට 9.4 කින් හිතකර ලෙස වර්ධනය වූ අතර අපනයන වෙළඳ උප අංශයේ එකතු කළ වටිනාකම සියයට 4.6 කින් මත්දාගැමී ලෙස ප්‍රසාරණය විය. මගින් හා භාණ්ඩ ප්‍රවාහන උප අංශයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 9.4 කිට 2014 වසරේ දී සියයට 7.3 ක් දක්වා පහත වැමිම හේතුවෙන් ද.දේශී.නි.යෙන් සියයට 14.6 කට දැයක වන ප්‍රවාහන හා සන්නිවේදන සේවා අංශය 2014 වසරේ දී සියයට 7.3 ක් අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර, බැංකු, රක්ෂණ හා ලේඛපල වෙළඳුම උප අංශය දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වයට සමාගම්ව වර්ධනය විය. හේටල් සහ ආපනාගාලා උප අංශය දැන දේශීය නිෂ්පාදනයට අඩු දැයකන්වයක් දැක්වුවද, විදේශීකයන්ගේ පැමිණීම්වල අඛණ්ඩ ඉහළ යැම් හේතුවෙන් සැලකිය යුතු ලෙස ප්‍රසාරණය විය.

යකියා අවස්ථා ඉහළ යැම මෙන්ම ගුම බලකා සහභාගින්ව අනුපාතය පහළ යැමත් සමග සේවා වියුක්ති අනුපාතය පහත වැටුණි. සේවා වියුක්ති අනුපාතය පසුගිය වසරේ පැවති සියලුට 4.4 සිට 2014 වසරේ දී සියලුට 4.3 දක්වා අඩු විය. 2014 වසරේ දී කාන්තා භා පුරුෂ දෙදාංගයේම සේවා වියුක්ති අනුපාතය පිළිවෙළින් සියලුට 3.2 ක් සහ සියලුට 6.5 ක් ලෙස බොහෝ ලෙස නොවෙනස්ව පැවතුණි. ගුම බලකා සහභාගින්ව අනුපාතය 2013 වසරේ පැවති සියලුට 53.8 සිට 2014


### 1.3 රුප සටහන

### වාර්ෂික සේවා විශ්‍රේෂණ අනුපාතය



### 1.4 රුප සටහන

### වාර්ෂික ලක්ෂණමය උද්ධෙමනය



වසරේ දී සියයට 53.3 දක්වා පහත වැටුණි. අඩු සේවා විශ්‍රේෂණ අනුපාතයක් පැවතීමත් සමග ගුම බලකා සහභාගිත්ව අනුපාතය අඩු විම වෙළඳපොල තුළ ගුම හිගයක් ඇති ව්‍යු ඇතුළු පෙන්වුම් කිරීමක් විය නැතිය. එමෙන්ම පාරිවිකයේ අංශ තෙහෙරිම මතා දායකත්වයකින් යුතුව ගුම එලඟායිනා මට්ටම අඛණ්ඩව ඉහළ නැගුණි.

විවක්ෂණයේ ඉල්ලුම් කළමනාකරණය, සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු විම හා උද්ධෙමන අපේක්ෂාවන් මතා ලෙස පාලනය විම පෙන්වුම් කරමින් පාරිභෝගික මිල උද්ධෙමනය 2014 වසර පුරාවම තනි අංශයක මට්ටමේ පැවතුණි. කොළඹ පාරිභෝගික මිල දැරුණුයේ (2006/07=100) වාර්ෂික ලක්ෂණමය වෙනසින් මත්තු ලබන මත්පිට උද්ධෙමනය, 2013 වසරේදී වාර්තාව වූ සියයට 4.7 ට සාපේක්ෂව 2014 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 ක් දක්වා තවදුරටත් අඩු විය. වාර්ෂික ලක්ෂණමය මත්පිට උද්ධෙමනය අඛණ්ඩව හයවන වසරටත් තනි අංශයක මට්ටමේ පැවතුණි. මේ අතර, 2013 දෙසැම්බර් මස සියයට 6.9 ක් වූ වාර්ෂික සාමාන්‍ය උද්ධෙමන අනුපාතය 2014 දෙසැම්බර් මස දී සියයට 3.3 දක්වා අඩු විය. විවක්ෂණයේ මුදල් කළමනාකරණය, ජාත්‍යන්තර වෙළඳපොලේ හාන්ච්චල් මිල අඩු විම, සාපේක්ෂ වශයෙන් ස්ථාවර විනිමය අනුපාතයක් පැවතීම, සැපයුම් අංශයට ඇතුළුවන බාධාවන් සඳහා ගනු ලැබූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා මතාව පාලනය වූ උද්ධෙමන අපේක්ෂාවන් යනාදිය වසර පුරාම උද්ධෙමනය පහළ මට්ටමක පැවතීමට දායක විය. විදුලි ගාස්තු හා ජ්ල ගාස්තු, එල්ටී ගැස් හා ඉන්ධන යනාදියේ පරිපාලන මිල ගණන් වසරේ අග හාගයේ දී පහත දැමීම හේතුවෙන් මත්පිට උද්ධෙමනය 2014 නොවැම්බර් මස දී සියයට 1.5 ක් ලෙස වසරේ අඩුම අගය වාර්තා කරන ලදී. මූලික උද්ධෙමනය 2013 වසර වාර්තා සාපේක්ෂ ලෙස දී සියයට 4.5 යුතුවා ගැනීමට හැකි විය.

වාර්තාව වූ සියයට 2.1 සිට 2014 දෙසැම්බර් මස දී සියයට 3.2 ක් දක්වා වාර්ෂික ලක්ෂණමය පදනම්ත් ඉහළ තිය ද, වසර මුළුල්ලේලේම අඩු මට්ටමක පැවතුණි.

### විදේශීය අංශයේ වර්ධනයන්

විදේශීය අංශයේ අසමතුලිතතාවයන් අඩු විම සහ සමස්ත ගෙවුම් තුළනයෙහි අතිරික්තයක් වාර්තා විම සමග 2014 වසර තුළ දී හි ලංකාවේ විදේශීය අංශය ගක්තිමත් විය. ද.දේ.නි.යේ ප්‍රතිගතයක් ලෙස ජ්‍යෙෂ්ඨ සිණුමේ හිගය ප්‍රස්ථිර විසර්ගාර පුරාවට 3.8 ක මට්ටමේ සිට මෙම වසරේ දී සියයට 2.7 ක් දක්වා අඩු වූ අතර, මේ සඳහා විදේශීය සේවා නියුත්කිකයින්ගේ තෝෂණ සහ සේවා වෙළඳාමෙන් වූ ලැබේම් උපකාරී විය. 2014 වසරේ අග හාගයේදී ආනයන ඉහළ යැමත් සමග නාමික ලෙස වෙළඳ හිගය ඉහළ ගිය ද, ද.දේ.නි.යේ ප්‍රතිගතයක් ලෙස වෙළඳ සිණුමේ හිගය 2013 වසරේ දී වාර්තා කළ සියයට 11.3 සිට 2014 වසරේ දී සියයට 11.1 ක් දක්වා අඩු වූ සිය. මේ අතර, වසරේ දෙවන හාගයේ දී රාජ්‍ය සුරක්ෂිතයන් සහ කොටස් වෙළඳපොලවිල යම් විවෘතයක් පැවතිය ද, රජය, බැංකු සහ සමාගම් අංශය වෙත වූ ලැබේම් මගින් ගෙවුම් තුළනයේ මූල්‍ය සිණුම් ගක්තිමත් වූ අතර එය ගෙවුම් තුළනයේ ඉහළ අතිරික්තයක් වාර්තා කිරීමට සහ රටෙහි දළ විදේශීය සංවිත වර්ධනය කිරීමට උපකාරී විය. හි ලංකා මහ බැංකුව විදේශීය අංශයේ කෙටිකාලීන විවෘතය අවම කිරීමට පියවර ගත් නමුත්, මෙම වර්ධනයන් මගින් රුවියල සාපේක්ෂ ලෙස ස්ථාවිත ප්‍රතිපාදන විය. 2014 වසර තුළ දී ද.දේ.නි.යේ ප්‍රතිගතයක් ලෙස වෙළඳ හිගය අඩු වූව ද, නාමික වශයෙන් එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබූණි. 2014 වසර පළමු හාගයේදී අපනයන ආදායම සියයට 17.0 කින් වර්ධනය

විමේ හා ආනයන වියදම සියලු 1.2 කින් අඩු විමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිගය 2013 වසරේ අනුරූප කාලපරිච්ඡයට සාපේක්ෂව සියලු 20.3 කින් අඩු විය. කෙසේ වුවද, 2014 වසරේ දෙවන හාගයේදී, ආනයන සිසුයෙන් වර්ධනය වීම සහ අපනයන වර්ධනය මත්දාමී විම හේතුවෙන් 2014 වසරේ සමස්ත වෙළඳ හිගය පෙර වසරට සාපේක්ෂව එ.ජ. බොලර් මිලියන 8,287 ක් දක්වා සියලු 8.9 කින් වර්ධනය විය.

විදේශීය ඉල්ලම වර්ධනය වීම සහ ස්ථාපි දේ ශේෂීය සාර්ව ආර්ථික පරිසරයක් පැවතීම හේතුවෙන් 2014 වසරේ දී අපනයන සකචුලායක ලෙස වර්ධනය වය. සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩයන්ගේ වර්ධනයන් පිළිබඳ කරමින් 2014 වසරේ දී අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව එ.ජ. බොලර් මිලියන 11,130 ක් දක්වා සියයට 7.1 කින් වර්ධනය වය. අපනයන ආදායමට විශාලතම දායකත්වය කාර්මික අපනයනයන්ගෙන් ලැබුණු අතර ඒ සඳහා රේඛිලි හා ඇගුලුම් අපනයනයේ සැලකිය යුතු වර්ධනය හේතු වය. සාම්පූහ්‍යීක සහ සාම්පූහ්‍යීක නොවන වෙළඳපාල වෙත සිදු කරන ලද ඇගුලුම් අපනයනවල වර්ධනයන් පිළිබඳ කරමින් මුළු අපනයන ආදායමෙන් සියයට 44 ක් පමණක වූ රේඛිලි හා ඇගුලුම් අපනයන ආදායම, 2014 වසරේ දී සියයට 9.4 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අතර, කාමිකාර්මික අපනයන ආදායම සියයට 8.2 ක වර්ධනයක් වාර්තා කරන ලද අතර ඒ සඳහා පොල් නිෂ්පාදිත, තේ සහ ඇතැම් සුළු කාමිකාර්මික තීජ්පාදනයන්හි අපනයන ඉහළ යැම හේතු වය. පොල් තීජ්පාදිත සහ තේ අපනයන ආදායම පිළිවෙළින් සියයට 74.2 කින් සහ සියයට 5.6 කින් වර්ධනය වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් අපනයන පරිමාව ඉහළ යැම හේතු වය. කෙසේ වූව ද, පෙර වසරේ සියයට 38.8 ක ඉහළ වර්ධනයක් පෙන් වූ කුඩාඛු අපනයන ආදායම 2014 වසරේ දී සියයට 25.6 කින් අඩු වූ අතර ගම් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රධාන අපනයන හෝගයන්ගේ එළඹව අඩු වීම හේතු වය.

2014 වසරේ දී ආනයන වියදම ප්‍රජාතිය වසරට සාපේක්ෂව සියලුට 7.9 ක වර්ධනයක් වාර්තා කළ අතර ඒ සඳහා වසරේ දෙවන භාගයේ දී අන්තර් භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ ආනයන වැඩි විම හේතු විය. අන්තර් භාණ්ඩ ආනයනයේ වර්ධනයට ප්‍රධාන වගයෙන් බහිජ තෙල් නිෂ්පාදිත සහ රේඛිලි භා රේඛිලි උපාග අනයනය ඉහළ යැම් හේතු විය. වසරේ අග භාගයේ දී ජාත්‍යන්තර වෙළඳපාලෙහි ඉන්ධන මිල සැලකිය යුතු සෙස අඩු වී තිබූණ ද, තාප විශ්වාස උත්පාදනය වැඩි විම හේතුවෙන් ඉන්ධන ආනයන පරිමාව ඉහළ යැම නිසා වසර තුළ දී ඉන්ධන ආනයන වියදම සියලුට 6.7 කින් වර්ධනය විය. රේඛිලි


හා ඇගලුම් අපනයනයේ වර්ධනයට සමාමිව, රැඳුවීම් හා රැඳුවීම් උපාංග ආනයන වියදම සියයට 13.8 කින් වර්ධනය විය. මේ අතර, ආහාර සහ ආහාරමය තොවන කාණ්ඩ දෙකකිම ඇති වූ වර්ධනය පිළිබඳූ කරමින් පාරිභෝගික හාණ්ඩ ආනයන වියදම වර්ධනය විය. පෙන්ගලික භාවිතය සඳහා ගොසු ගන්නා මෝටර රථ සඳහා වූ ඉහළ ආනයන වියදම සහ සහල් ආනයනය ඉහළ යැම් පාරිභෝගික හාණ්ඩ ආනයනයේ වර්ධනයට ප්‍රධාන වගයෙන් දායක විය. කෙසේ වුව ද, වසර තුළ දී ආයෝජන හාණ්ඩ ආනයන වියදම සියයට 2.4 කින් අඩු වූ අතර මේ සඳහා ප්‍රධාන වගයෙන් යන්තුස්සු හා උපකරණ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන අඩු වීම හේතු විය.

සේවා වෙළඳුමෙන් වූ ලැබේම් ඉහළ යැම මෙන්ම විදේශ සේවා නිපුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යැම 2014 වසරේ දී ජාගත ගිණුමේ හිගය අඩු විමට ආයක විය. ප්‍රවාහන, ගමනාගමන, විදුලි සහන්දේශ, පරිගණක සහ තොරතුරු සේවා උප අංශ වෙත වූ ඉහළ ලැබේම්, සේවා ගිණුමේ අතිරික්තය සඳහා ප්‍රධාන වශයෙන් ආයක විය. සංචාරකයෙකුගේ සාමාන්‍ය දෙශනික වියදීම ඉහළ යැම සහ සංචාරකයෙකු මෙරට ගත කරන සාමාන්‍ය දින ගණන ඉහළ යැම සමග වසර තුළ දී සංචාරක පැමිණීම් වර්ධනය වීම, සංචාරක ඉපැයීම් ඉහළ යැමට උපකාරී විය. මේ අතර, වෙළඳ කටයුතු වර්ධනය වීම සහ සංචාරක පැමිණීම් ඉහළ යැම හේතුවෙන් මගි ගමන් ගාස්තුවලින් ලද ආදායම ඉහළ යැම, ප්‍රවාහන උප අංශයේ හිතකර දියුණුවට උපකාරී විය. 2014 වසරේ දී විදුලි සන්දේශ, පරිගණක හා තොරතුරු සේවා උප අංශ තවදුරටත් ප්‍රාථමික විය. නව තාක්ෂණික නවෝත්පාදන සමග අඛණ්ඩව ප්‍රාථමික වූ විදුලි සන්දේශ සේවා සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම මගින් වූ ආදායම ඉහළ යැම, විදුලි සන්දේශ, පරිගණක සහ තොරතුරු සේවා වර්ධනය වීම සඳහා ආයක විය. මේ අතර, වෘත්තීමය සහ ප්‍රහුණු කාණ්ඩයේ ගුම්කයන්ගේ සංක්‍රමණය ඉහළ යැම සේවා නිපුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය සඳහා උපකාරී විය. ඒ අනුව, 2013 වසරේ දී එ.ජ. බොලරු මිලියන 2,541 ක් (ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.8 ක්) ලෙස පැවති ජාගත ගිණුමේ හිගය 2014 වසරේ දී එ.ජ. බොලරු මිලියන 2,018 ක් (ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 2.7 ක්) දක්වා ඇඩු විය.

පොදුගැලික අංශයට මෙන්ම රජය වෙත වූ ලැබේම් හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබේම් ඉහළ ගියේය. 2014 වසරේද දී, හයවන සහ හත්වන ජාත්‍යන්තර ස්වේච්ඡා බැඳුම්කර නිකුත්ත් මින් ලද එ.ඩ.එම්බාලරු බිලයන 1.5 ක අරමුදල් මූල්‍ය ගිණුම වෙත ලැබුණු

ප්‍රධාන මූල්‍ය ප්‍රවාහය විය. බැංකු අංශය සහ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් වෙත වූ සෑපුෂ් විදේශීය ආයෝජන හා සම්බන්ධ ලැබේම් ද මූල්‍ය ගිණුමට දායකත්වය ලබා දුණි. මේ අතර, රජය වෙත ලැබුණු විදේශීය ණය සහ විශේෂයෙන්ම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රජයට ලැබුණු ව්‍යාපෘති නෙය මූල්‍ය ගිණුම වෙත සැලකිය යුතු මට්ටමක ලැබේම් ප්‍රමාණයක් වාර්තා විය. ශ්‍රී ලංකන් ඉවත් සමාගම මගින් සිදු කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුත්ව සහ අනෙකුන් විදේශීය නෙය, පොදුගලික අංශය වෙත වූ ලැබේම් සඳහා දායක විය. මේ අතර, වසර තුළ දී බැංකු අංශය වෙත ලැබුණු ප්‍රධාන මූල්‍ය ප්‍රවාහය වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් සිදු කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුත්වයි. කෙසේ වූව ද, 2014 වසරේ අග භාගයේ දී නැගිලින වෙළඳපාලවල් වෙතින් විදේශීය ආයෝජන ඉවත්ව ගාලා යැම හේතුවෙන් රාජ්‍ය සුරක්ෂිපත් වෙළඳපාලෙහි සහ කොළඹ කොටස් වෙළඳපාලෙහි විදේශීය ආයෝජනවල අඩු ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණි. එසේ වූවත්, වසර තුළ දී කොළඹ කොටස් වෙළඳපාල වෙත ඉදෑද ආයෝජන ලැබේමක් වාර්තා විය.

විදේශීය නෙය ලෙස පොදුගලික අංශය වෙත ලැබුණු ඉහළ මූල්‍ය ප්‍රවාහයන්, ජාත්‍යන්තර ස්වේච්ඡන්ව බැඳුම්කර නිකුත්වන් සහ තැන්පතු භාර ගන්නා ආයතනවලින් නිකුත් කළ ජාත්‍යන්තර නෙය සුරක්ෂිපත් හේතුවෙන් රටෙහි විදේශීය නෙය ප්‍රමාණය වර්ධනය විය. මේ අනුව, රටෙහි මුළු විදේශීය නෙය ප්‍රමාණය, 2013 වසර අවසානයේ දී පැවති එ.ජ.බොලර් බිලියන 39.9 ට සාපේශ්වර 2014 වසර අවසාන වන විට එ.ජ.බොලර් බිලියන 43.0 ක් දක්වා සියයට 7.7 කින් වර්ධනය විය. කෙසේ වූව ද, මුළු විදේශීය නෙය ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස, 2013 වසර අවසානයේදී පැවති සියයට 59.4 කිට 2014 වසර අවසානයේදී සියයට 57.4 ක් දක්වා පහත වැටුණු අතර, මුළු විදේශීය නෙය ප්‍රමාණයේ වර්ධනය සමග සැසැමීම් දී ද.දේ.නි.යේ වර්ධනය වැඩි වේයයින් වර්ධනය වීම මෙයට හේතු විය. මේ අතර, 2014 වසර තුළ දී මුළු විදේශීය නෙය සේවාකරණ ගෙවීම් ප්‍රමාණය අඩු වූ අතර භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම් අඩු වීම සහ රජයේ දිගුකාලීන නෙය සම්බන්ධයෙන් වූ ප්‍රාග්ධන ආපසු ගෙවීම් අඩු වීම මේ සඳහා මූලික වශයෙන් හේතු විය. කෙසේ වූව ද, වසර තුළ දී රජයේ නොපියවූ මැදි සහ දිගු කාලීන නෙය සඳහා වන පොලී ගෙවීම් වර්ධනය විය. ඒ අනුව, භාණ්ඩා හා සේවා අපනයනවල ප්‍රතිශතයක් ලෙස විදේශීය නෙය සේවාකරණ ගෙවීම් අඩු වූ අතර ප්‍රාග්ධන ආපසු ගෙවීම් අඩු වීම සහ භාණ්ඩා හා සේවා අපනයන ආභායම ඉහළ යැම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.



ඡ්‍රැම ගිණුමෙහි වර්ධනයන් සමග මූල්‍ය ගිණුම වෙත වූ ඉදෑද ලැබේම් හේතුවෙන් 2014 වසර තුළ දී ගෙවුම් තුළනයෙහි අතිරික්තයක් වාර්තා විය. 2013 වසරේ දී වාර්තා වූ එ.ජ.බොලර් බිලියන 985 ක් වූ ගෙවුම් තුළනයෙහි අතිරික්තයට සාපේශ්වර 2014 වසරේ දී එ.ජ.බොලර් බිලියන 1,369 දක්වා වර්ධනය විය. මෙම වර්ධනයන් සමග දාල නිල සංවිත 2013 වසර අවසානයේ දී වාර්තා වූ එ.ජ.බොලර් බිලියන 7.5 ට සාපේශ්වර 2014 වසර අවසානයේ දී එ.ජ.බොලර් බිලියන 8.2 ක් දක්වා වර්ධනය විය. 2014 වසර අවසානය වන විට දාල නිල සංවිත ප්‍රමාණය භාණ්ඩා සැසැමීම් මාස 5.1 කට සහ භාණ්ඩා සැසැමීම් සහ සේවා ආනයනික මාස 4.3 කට සමාන විය. මේ අතර, තැන්පතු භාර ගන්නා ආයතනවල විදේශීය මූල්‍ය වන්කම් ද අන්තර්ගත වූ මුළු විදේශීය වන්කම් 2014 වසර අවසානයේදී එ.ජ.බොලර් බිලියන 9.9 ක් වූ අතර, එය භාණ්ඩා ආනයනික මාස 6.1 කට සහ භාණ්ඩා හා සේවා ආනයනික මාස 5.1 කට සමාන විය. කෙසේ වූව ද, විදේශ විනිමය සඳහා වූ ඉල්ලුම් ඉහළ යැමින් සමඟ 2015 වසරේ පළමු කාර්තුව තුළ දී විදේශීය සංවිතවල යම් අඩු වීමක් දක්නට ලැබුණි.

විනිමය අනුපාතයේ අධික ව්‍යවහාර අවම කිරීමට සහ නිල සංවිත වර්ධනය කිරීම සඳහා විධිමත්ව සිදු කළ ප්‍රතිපත්තිමය මැදිහත්වීම හේතුවෙන් 2014 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල සාපේශ්වර ස්ථායීම් මට්ටමක පැවතුණි. භාණ්ඩා හා සේවා ආපනයනා ආභායම වර්ධනය වීම, විදේශ සේවා නියුත්තිකයන්ගේ ප්‍රාග්ධන ඉහළ යැම සහ මූල්‍ය ගිණුම වෙත වූ ලැබේම් හේතුවෙන් 2014 වසරේ පළමු මාස නවය තුළ දී සියයට 0.29 කින් අධිප්‍රමාණය වූ රුපියල, 2014 වසරේ සිව්වන කාර්තුව තුළ දී සියයට 0.47 කින් අවප්‍රමාණය විය. එ.ජ. බොලර් සඳහා ආනයනකරුවන්ගෙන් ඇති වූ ඉල්ලුම් ඉහළ යැම සහ ඇතැම් කාලීන වූ




ආයෝජන රටෙන් පිටතට ගළා යැම විදේශ විනිමය වෙළඳපොල තුළ පිබිනයක් ඇති වීමට හේතු වූ මූලික කරුණු වූ අතර එමගින් 2014 වසරේ සිව්වන කාර්තුවේදී එ.ජ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය විය. ඒ අනුව, 2014 වසර අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එ.ජ.ඩොලරයට එරෙහිව රුපියල 131.05 ක් දක්වා සියයට 0.23 කින් අවප්‍රමාණය වුව ද විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම අනුව අනෙකුත් සියලුම ප්‍රධාන මුදල් වර්ගවලට එරෙහිව අධිප්‍රමාණය විය. මේ අතර, මුදල් වර්ග 5 කින් සහ මුදල් වර්ග 24 කින් යුතු පැස මත පදනම් වූ නාමික සහ මුර්ත සෑල විනිමය අනුපාතිකයන් වසර තුළ දී අඛණ්ඩව අධිප්‍රමාණය විය. තවද, විදේශ විනිමය වෙළඳපොල තුළට කෙටිකාලීනව තවදුරටත් විදේශ විනිමය ගළා එනු ඇතැයි යන වෙළඳපොල අපේක්ෂාවන් පිළිබඳ කරමින් 2014 වසර තුළ දී මාස 1, මාස 3 සහ මාස 6 යන කාල පරාභයන් සඳහා වූ සාමාන්‍ය ඉදිරි විනිමය ගනුදෙනු අධිමිල, පොලී අනුපාතික අන්තරයට වඩා පහළින් පැවතුණි. කෙසේ වූව ද, ව්‍යවහාර මුදල මත යම් පිබිනයක් ඇති වීමත් සමඟ වසරේ අවසාන කාලය වන විට මෙම ප්‍රවණතාව වෙනස් විය.

### රාජ්‍ය මූල්‍ය අංශයේ වර්ධනයන්

2014 වසරේ රාජ්‍ය මූල්‍ය අංශයේ ඉලක්කයන්, 2014 වසර සඳහා වූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දක්වා ඇති 2014-2017 කාලය සඳහා වූ මැදි කාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුවට අනුකූලව අයවැය හිගය තවදුරටත් අඩුකාර ගැනීමට මෙන්ම ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය ආයෝජන දිරිගැනීමෙන් සාර්ව ආර්ථික ස්ථායිකාව පවත්වා ගැනීමත් කෙරෙහි යොමු විය. ඒ අනුව, අයවැය හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2013 වසරේ පැවති සියයට 5.9 සිට 2014 වසරේ දී සියයට 5.2 දක්වා අඩු කිරීමට ඉලක්ක කරන ලදී. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා, රජයේ මූල්‍ය ආභායම 2014 වසරේ දී ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 14.5 දක්වා ඉහළ නැංවීමට සහ 2014 වසරේ දී පුනරාවර්තන වියදම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 13.4 ක් ලෙස පවත්වා ගැනීමට අපේක්ෂා කරන ලදී. මේ අතර, ප්‍රාග්ධන වියදම් හා ගුද්ධ ගෙය දීම් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 6.6 ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

රජයේ අපේක්ෂාවන් හා ප්‍රයත්ත්තයන් භාවුවේ වූව ද, රාජ්‍ය මූල්‍ය ඉලක්ක 2014 අයවැය ඇස්කමීන්තුවලින් සැලකිය යුතු ලෙස විනැශ වූ අතර, පසුගිය වසර කිහිපය තුළ පැවති සමස්ත අයවැය හිගය අඩු වීමේ ප්‍රවණතාව වෙනස් වෙමින් 2014 වසරේ සමස්ත අයවැය



හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 6.0 ක් ලෙස වාර්තා විය. වියදම් අංශය තුළ සිදු වූ දිනාත්මක වර්ධනයන් හමුවේ වූව ද, බදු ආභායම අපේක්ෂා අගයට වඩා අඩු වීම හේතුවෙන් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රජයේ ආභායම සියයට 12.2 ක් දක්වා අඩු වීම අයවැය හිගය ඉහළ යැමව හේතු විය. ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පුනරාවර්තන වියදම් පසුගිය වසරේ පැවති සියයට 13.9 සිට 2014 වසරේ දී සියයට 13.5 දක්වා අඩු වූ අතර ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස ප්‍රාග්ධන වියදම් හා ගුද්ධ ගෙය දීම් 2013 වසරේ පැවති සියයට 5.4 සිට සියයට 4.8 දක්වා අඩු විය. මේ අතර, රජයේ නිර්-ඉතුරුම පිළිබඳ කෙරෙන වර්තන ගිණුමේ හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේ පැවති සියයට 0.8 සිට 2014 වසරේ දී සියයට 1.3 දක්වා ඉහළ ගිය අතර ප්‍රාප්තික ගිණුමේ හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 0.8 සිට සියයට 1.6 දක්වා වැඩි විය. ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස සියයට 74.3 ක් ඇස්කමීන්තුව සාපේක්ෂව මධ්‍යම රජයේ ගෙය ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරේ පැවති සියයට 78.3 සිට 2014 වසරේ දී සියයට 75.5 දක්වා අඩු වූ අතර, ද.දේ.නි.යෙහි නාමික වර්ධනය ඉහළ යැම මෙම අඛණ්ඩ අඩු වීම සඳහා උපකාරී විය.

ආභායම ඉහළ නැංවීමට රජය විසින් ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග හමුවේ වූව ද ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රජයේ ආභායම 2013 වසරේ පැවති සියයට 13.1 සිට 2014 වසරේ දී සියයට 12.2 ක් දක්වා අඩු විය. ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස රජයේ ආභායම අඩු වීමේ ප්‍රවණතාව මැත කාලයේ රාජ්‍ය මූල්‍ය අංශයේ සැලකිල්ලට ලක් වූ ප්‍රධාන කරුණක් වූ බැවින් සාපු බදු ආභායම මෙන්ම වතු බදු ආභායම ඉහළ නැංවා ගැනීම සඳහා බදු නිදහස් කිරීම් හා බදු සහන වඩාත් තාර්කිකරණය සිදු කරන අතරම බදු කුමය විධීමන් කිරීම සඳහා 2014 වසර තුළ දී ක්‍රියාමාර්ග කිහිපයක් හදුන්වා දෙන ලදී. සාපු බදු

ප්‍රංශය සලකා බැලීමේදී, අඩු බදු අනුපාත හැඳුන්වා දීම මගින් සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදු ව්‍යුහය තවදුරටත් ඒකාබේද කරන අතරම බදු පදනම ද සුප්‍රාථ්‍යාපන කරන ලදී. වතු බදු අංශය සලකා බැලීමේදී, එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු පදනම පුප්‍රාථ්‍යාපන කරන ලදී. තවදී, පවතින බදු ව්‍යුහය සරල කිරීම මගින් බදු ක්‍රමයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරන ලද අතර, විශේෂයෙන්ම ආනයන මත බදු ගණනාවකින් සමත්වීතව පවත්නා බදු ව්‍යුහය, තනි බදු ව්‍යුහයක් බවට පත් කරන ලදී. මේ අතර, බදු රස්කිරීමේ ආයතනවල බදු පරිපාලනය ගක්තිමත් කිරීම සඳහා එ්වායේ කටයුතු ස්වයංක්‍රීයව මෙහෙයුම්, විගණනය හා අවබ්‍රනම් කළමනාකරණය ඉහළ නැඹීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බාහිර සම්බන්ධිත ආයතන සමග බදු ගෙවන්නන් සම්බන්ධ කිරීමට බදු ගෙවන්නන් සඳහා විශේෂිත හඳුනා ගැනීමේ අංකයක් හැඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ග සඳහා ද අවධානය යොමු කරන ලදී. එවැනි ක්‍රියාමාර්ගවලින් ප්‍රතිලාභ ලබමින් මූල්‍ය ආදායම නාමික වශයෙන් 2013 වසරේ පැවති රුපියල් බිලියන 1,137.4 සිට 2014 වසරේ දී රුපියල් බිලියන 1,195.2 දක්වා සියලුට 5.1 කින් ඉහළ ගිය අතර වතු බදු ආදායම ඉහළ යැම එයට ප්‍රධාන වශයෙන් හේතු විය. සංස්ථාපිත හා සංස්ථාපිත තොවන ආදායම් බදු, පුද්ගල ආදායම් බදු, රඳවා ගැනීමේ බදු සහ ආර්ථික සේවා ගාස්තු වැනි සංප්‍රාථ්‍යාපන ලද ආදායම අඩු විය. මේ අතර, බදු තොවන ආදායම නාමික වශයෙන් පසුගිය වසරේ දී සියලුට 7.7 කින් අඩු වුව ද, රජය සතු වාණිජ ව්‍යවසායයන්ගෙන් ලද ලාභ හා ලාභාංග පැවරුම් ඉහළ යැම හේතුවෙන් එය 2014 වසරේ දී රුපියල් බිලියන 144.8 දක්වා සියලුට 10.1 කින් ඉහළ ශිෂ්ටෙය.

රජයේ ආදායම පහළ යැම හමුවේ ප්‍රනරාවර්තන වියදම් මනාව කළමනාකරණය කිරීම සහතික කිරීමට මෙන්ම ප්‍රාග්ධන වියදම් විධිමත් කිරීම සඳහා අනුගමනය කළ ත්‍යාමරුගවල බලපෑම පිළිබඳ කරමින් ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස මුළු වියදම් සහ ගුද්ධ නිය දීම් 2013 වසරේ පැවති සියයට 19.2 සිට 2014 වසරේ දී සියයට 18.3 දක්වා අඩු විය. මුළු වියදම් හා ගුද්ධ නියදීම්වල මෙම අඩු වීම, ප්‍රාග්ධන වියදම් හා ගුද්ධ නිය දීම් මෙන්ම ප්‍රනරාවර්තන වියදම් ද අඩු වීමේ ඒකාබද්ධ ප්‍රතිච්ඡලයකි. කෙසේ වුව ද, මුළු වියදම් හා ගුද්ධ නිය දීම් නාමික වශයෙන් 2013 වසරේ පැවති රුපියල් බිලියන 1,669.4 සිට 2014 වසරේ දී රුපියල් බිලියන 1,795.9 දක්වා සියයට 7.6 කින් ඉහළ හිය නමුත් එය අයවැය ඉලක්කය වූ රුපියල් බිලියන 1,985.6 ට වඩා අඩු විය. ප්‍රනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් මනාව


කළමනාකරණය කිරීම සඳහා වසර තුළ දී ක්‍රියාමාර්ග රසක් රජය විසින් භූත්වා දෙන ලදී. ජාතික ආයවැය වතුලේබ අංක 1/2014 අනුව, අතිකාල දීමනා, ඉත්තෙන, විදුලිය, ජලය, ප්‍රවාහනය සහ විදේශ ගමන් යන වියදම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් 2014 ආයවැය ප්‍රතිපාදන සීමාවන්ට අනුගතව ප්‍රනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සිදු කරන ලෙස සියලුම වියදම් දරන ආයතනවලට අවධාරණය කරන ලදී. මෙවැනි වාසිඩායක ක්‍රියාමාර්ග හේතුවෙන්, ඉලක්කගත මට්ටමට අඩුවෙන් ප්‍රනරාවර්තන වියදම් පවත්වා ගැනීමට රජයට හැකි විය. ප්‍රධාන වශයෙන් පොලී ගෙවීම් අඩු වීම හේතුවෙන් ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රනරාවර්තන වියදම් 2013 වසර පැවති සියයට 13.9 සිට 2014 වසරේ දී සියයට 13.5 දක්වා අඩු විය. මේ අතර, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රාග්ධන වියදම් හා ගුද්ධ ණය දීම් ඇස්තමේන්තුගත සියයට 6.6 ට වඩා සැලකිය යුතු මට්ටමක්න් අඩු වූ ඇතර ප්‍රස්ථිර වසරේ පැවති සියයට 5.4 සිට 2014 වසරේ දී සියයට 4.8 දක්වා අඩු විය. ඒ අනුව, ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රාජු ආයෝජන සියයට 5.0 දක්වා අඩු විය.

2014 වසරේ අයවැය හිගය මූල්‍යනය කිරීමේදී වැඩි වශයෙන් දේශීය මූලාශ්‍ර මත, විශේෂයෙන් බැංකු නොවන අංශය මත රඳු පැවතිණ. සමස්ත අයවැය හිගය ද.දේ.නි.යෙහි ප්‍රතිග්‍රයක් ලෙස 2013 වසරේ පැවති සියලු 5.9 සිට 2014 වසරේ දී සියලු 6.0 දක්වා වැඩි වූ අතර එය රුපියල් බිලියන 591.2 ක් විය. 2014 වසරේ අයවැය හිගය මූල්‍යනය කිරීමේදී රජය වැඩි වශයෙන් ම බැංකු නොවන අංශයෙහි මූල්‍යන මූලාශ්‍ර කෙරෙහි යොමු විය. ඒ අනුව, ගුද්ධ දේශීය මූල්‍යනය සඳහා ඇස්සමේන්තුගත අයය වූ රුපියල් බිලියන 229.3 සහ පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 392.4 ට සාපේක්ෂව, 2014 වසරේ දී රුපියල් බිලියන 378.7 ක් විය. සමස්ත ගුද්ධ දේශීය මූල්‍යනයෙන් සියලු 66.5 ක්, එනම් රුපියල් බිලියන 251.8 ක්, බැංකු නොවන අංශයෙන් ලබා ගන්නා ලදී. 2014 වසර තුළ දී බැංකු අංශයෙන් සිදු කළ මූල්‍යනය අයවැය ඇස්සමේන්තුගත අයය වූ රුපියල් බිලියන 100 ට වඩා වැඩි වුවත් 2013 වසරේ පැවති රුපියල් බිලියන 297 සිට රුපියල් බිලියන 126.9 දක්වා සැලුකිය යුතු ලෙස අඩු විය. ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හා මහ බැංකුවෙන් රජයට ලබා දෙන තාවකාලික අත්තිකාරම් හරහා මහ බැංකුවෙන් රජයට සිදු කරන ලද මූල්‍යනය 2013 වසරේ පැවති රුපියල් බිලියන 164.8 ක ගුද්ධ මෘදු ගැනීමට සාපේක්ෂව 2014 වසරේ දී රුපියල් බිලියන 35.7 ක මෘදු ගැනීමක් දක්වා වැඩි වුවද, අයවැය පරතරය මූල්‍යනය සඳහා බැංකු අංශයෙන් මූල්‍යනය අඩු වීමට ප්‍රධාන තේතුව

වූයේ, වාණිජ බලැකු වෙතින් සිදු කරන ලද මූල්‍යනය 2013 වසරේ පැවති රුපියල් බිලියන 461.8 සිට රුපියල් බිලියන 91.3 දක්වා සැලකිය යුතු ලෙස අඩු වීමය. මේ අතර, ඉදෑධ විදේශීය මූල්‍යනය රුපියල් බිලියන 212.5 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව වැඩි වූව ද මූලික ඇස්තමේන්තුගත අගය වූ රුපියල් බිලියන 286.8 ට වඩා අඩු විය. ඒ අනුව, සමස්ත මූල්‍යනයේ ප්‍රතිශතයක් ලෙස දේශීය මූල්‍යනය 2013 වසරේ පැවති සියයට 76.0 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 64.1 ක් වූ අතර, විදේශීය මූල්‍යනය 2013 වසරේ පැවති සියයට 24.0 ට සාපේක්ෂව 2014 වසරේ දී සියයට 35.9 ක් විය.

පසුගිය වසර කිහිපය තුළ ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණයේ දක්නට ලැබුණු අඩු වීමේ ප්‍රවත්තනකාවය 2014 වසරේ දී ද අඛණ්ඩව දක්නට ලැබුණි. 2014 වසර අවසානයේ දී මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 2013 වසර අවසානය වනවිට පැවති සියයට 78.3 සිට සියයට 75.5 දක්වා ඇඩු විය. කෙසේ වුව ද, නාමික වශයෙන් සමස්ක ණය ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලයන 6,793.2 සිට රුපියල් බිලයන 7,390.9 දක්වා සියයට 8.8 කින් වැඩි විය.

2015 අයවැය මගින් රාජ්‍ය මූල්‍ය අංශයේ ඒකාග්‍රතාවය තවදුරටත් පවත්වාගෙන යැමෙම සැලසුම් කරන ලදී. 2014 නොවැම්බර් මස දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2015 වසර සඳහා වන අයවැය රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යැම කෙරෙහි යොමු විය. ඒ අනුව, බඳු ක්‍රමය සරල කිරීම හා බඳු පදනම පුලුල් කිරීම මගින් රජයේ ආදායම වැඩි කර ගැනීමටත් රාජ්‍ය වියදම් කළමනාකරණය වැඩිදියුණු කිරීමටත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රසක් අයවැයෙන් යෝජනා කරන ලදී තවද, මැයිකාලීන ආර්ථික වර්ධනයට සහය වීම පිණිස තුළ රාජ්‍ය



ଆଯୋଜନାକୁ ପଲନ୍ତିବାଗେନ ଯୈମିତ ଦ ଆପେକ୍ଷା କରନ  
ଲେଇଁ 2015 ଶନଵାର ମସ ପୂର୍ବତି ଶନାଦିପତିଵରଣୀଙ୍କୁ  
ପଞ୍ଚମ 2015 ଶନଵାର ମସ 29 ବନ ଦିନ 2015 ଓହର ଚାଲିବା  
ଅନ୍ତର୍ଜାଳ ଅଯବୈଧକ ଉଦ୍ଦିରିପତ୍ର କଲ ଅନର, ମେମ ଅନ୍ତର୍ଜାଳ  
ଅଯବୈଧ ମନିନ୍ ତେବନ ବିଯଦିତ ଅବ୍ଲ କିରିମେ ହା ଆଧ୍ୟାତ୍ମିକ  
ବେଦୀ ଯୈମେ ବିଶମନାବୟ ଅବ୍ଲ କିରିମେ କ୍ରିୟାମାର୍ଗ  
ରସକୁ ହାତୁମ୍ବା ଦ୍ରନ୍ ଅନର ଲିଯ ରାତ୍ରି ମୁଲୁଶ ଲେକାଗ୍ରାହାବୟ  
ତବ୍ଦୀରତନ୍ କକ୍ଷିମିନ୍ କିରିମେ ଅରମୁଣ୍ଣନ୍ ପ୍ରତ୍ୱାତ୍ମା ଉଦ୍ଦିରିପତ୍ର  
କରନ ଲେଇଁ. ବିଦ୍ୟୁତ ପଦନମ ପ୍ରତିଲିପି କିରିମ, ବିଦ୍ୟୁତ ପରିପାଳନାବୟ  
କକ୍ଷିମିନ୍ କିରିମ ଚନ ପ୍ରକାରାରିତନ ବିଯଦିତ ତବ୍ଦୀରତନ୍  
ନାରକିକରଣାବୟ କିରିମ ମନିନ୍ ଦ.ଦେଖ.ନୀ.ଯେହି ପ୍ରତିକଣାବୟକୁ  
ଲେଜ ଚାପ୍ର ବିଦ୍ୟୁତ ଆଧ୍ୟାତ୍ମିକ ପାଦିକର ଗୈନିମ ଚାଲିବା ଅନ୍ତର୍ଜାଳ  
ଅଯବୈଧ ମନିନ୍ ଅବଧିନାବୟ ଯୋମ୍ବ କରନ ଲେଇଁ. ଆପେକ୍ଷିକ  
କପଟ୍ୟୁତ୍ତ ଚାଲିବା ପେଣ୍ଟରିଲିକ ଅଂଶରେ ଧ୍ୟାନକଥିବୟ  
ତୁଳାମ ଯନ୍ତ୍ର ଆନ୍ତର୍ଜାଳ ଆପେକ୍ଷା କେରେନା ବ୍ୟାଲିନ୍ ରାତ୍ରି  
ଆଯୋଜନ ଅବ୍ଲ ମେରିମକ ପଲନ୍ତିବା ଗୈନିମେ ହୈକି ଲିନ୍  
ଆନ୍ତର୍ଜାଳ ପ୍ରରୋକ୍ତିନାବୟ କେରେ. ତେ ଅନ୍ତୁବି, ଅନ୍ତର୍ଜାଳ ଅଯବୈଧ  
ମନିନ୍ ଚାଲିବା ଅଯବୈଧ ହିତାଦ ଦ.ଦେଖ.ନୀ.ଯେହି ପ୍ରତିକଣାବୟକୁ  
ଲେଜ ପିଦ୍ୟାତ 4.4 ଦକ୍ଷିଣ ତବ୍ଦୀରତନ୍ ଅବ୍ଲ କିରିମେ ତୁଳକ୍ତି  
କର ଆନ୍ତର୍ଜାଳ.

ମୁଦ୍ରଣ ଅଂକଟେ ପରିବନ୍ଧନ

ලංද්ධමනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් 2014 වසර තුළ දී මහ බැංකුව සාපේක්ෂ වශයෙන් ලිඛිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. 2014 ජනවාරි මාසයේ දී මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වන ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිච්චුම් අනුපාතිකය, පිළිවෙළින්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය මෙය පහසුකම් අනුපාතිකය ලෙස නම් කරන ලදී. මේ අතර, කෙටි කාලීන පොලී අනුපාතිකවල ස්ථායිකාව සහතික කිරීම සඳහා 2014 ජනවාරි මාසයේ දී නිත්‍ය මෙය පහසුකම් අනුපාතිකය සියලුට 8.00 දක්වා පදනම් අංක 50 කින් පහළ දූම් අතර වසර මුළුල්ලේම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියලුට 6.50 ක් ලෙස නොවෙනස්ව පවත්වා ගෙන යන ලදී. නිත්‍ය මෙය පහසුකම් අනුපාතිකය අඩු කිරීමන් සමඟ මහ බැංකුවේ නිත්‍ය පොලී අනුපාතික කොරෝබිට් පදනම් අංක 200 සිට පදනම් අංක 150 දක්වා අඩු විය. මේ අතර, මහ බැංකුවේ රුපියල් ගනුදෙනු සඳහා වන ඉන්නත් මෙය අවබ්‍යනම සැලකිල්ලට ගනිමින්, 2014 පෙබරවාරි මාසයේ සිට නිත්‍ය තැන්පතු පහසුකම් සුරක්ෂිත රහිතව සිදු කරන ලද අතර විවිධ වෙළඳපොල කටයුතු යටතේ වන අනෙකුත් ගනුදෙනු සුරක්ෂිත සිකිත්ව පවත්වාගෙන යන ලදී. වෙළඳපොල ඉහළ අතිරික්න ද්‍රව්‍යීකුලතාවක් පැවතිය ද පෙළද්ගැලික අංශය සඳහා වන මෙය වර්ධනය මත්දාගාමී වීම හේතුවෙන් 2014 සැප්ත්මැබර් මාසයේ දී පොදුගැලික අංශය සඳහා මෙය


දීමට බැංකු දිරීමන් කිරීමේ තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස මහ බැංකුව තිතා තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශවීම සිමා කරන ලදී. ඒ අනුව, සියයට 6.50 ක් වූ තිතා තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ තිතා තැන්පතු පහසුකම් සඳහා විවිධ වෙළඳපොල කටයුතුවලට සහභාගි විම දින දරුණින මසකට උපරිම වාර තුනක් දක්වා සිමා කළ අතර එම අවස්ථා තුන ඉක්මවා තිතා තැන්පතු පහසුකම් හාවිතා කිරීමේ දී සියයට 5.00 විශේෂ පොලී අනුපාතිකයක් නියම කරන ලදී. මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස එක් දින වෙළඳපොල පොලී අනුපාතික තිතා පොලී අනුපාතික කොරෝන්වෙහි පහළ සිමාවන් වඩා සැලකිය යුතු ලෙස අඩු වූ අතර 2014 වසර තුළ දී අනෙකුත් වෙළඳපොල පොලී අනුපාතික ද මෙතෙක් වාර්තාව වූ අඩුම මට්ටම දක්වා පහළ ගියේය. 2014 වසරේ අවසාන කාලය තුළ දී වාණිජ බැංකු විසින් පොද්ගලික අංශය වෙත සපයන ලද ගය වර්ධනය යථා තත්ත්වයට පත්වීමෙන්, 2015 වසරේ දී දක්නට ලැබුණු අභ්‍යන්තර නය වර්ධනයන් හේතුවෙන් 2015 මාර්තු 02 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, තිතා තැන්පතු පහසුකම් සඳහා ප්‍රවේශ විමට පනවා තිබූ සිමා ඉවත් කරන ලදී. අඩු මට්ටමක පවතින උද්ධමනය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ආයෝජන අවබෝතා හා සපසා බැඳීමේ දී වෙළඳපොල පොලී අනුපාතිකවල හැසිරීමෙහි දක්නට ලැබෙන තොගැලීමේ විසඳුමක් ලෙස 2015 අප්‍රේල් මස 15 දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුව විසින් තිතා තැන්පතු පහසුකම් අනුපාතිකය සහ තිතා ගය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් පිළිවෙළින් සියයට 6.00 සහ සියයට 7.50 දක්වා අඩු කරන ලදී.

සාපේක්ෂ වශයෙන් ලිපිල් වූ මුදල් තත්ත්වය පිළිබඳ කරමින් 2014 වසර තුළ දී දේශීය මුදල් වෙළඳපොල අතිරික්ත උවකිල්නාව ඉහළ මට්ටමක පැවතුණි. මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොලෙන් ගුද්ධ වශයෙන් විදේශ විනිමය මිලදී ගැනීම, මහ බැංකුව විසින් වාණිජ බැංකු සමග සිදු කරන ලද විදේශ විනිමය පුවමාරු ගිවිසුම් මෙන්ම 2014 ජනවාරි මාසයේ දී සිදු කළ ස්වේච්ඡන්ව බැඳුම්කර නිකුතුවට අදාළ විදේශ විනිමය ලැබීමෙහින් කොටසක් මහ බැංකුව විසින් මිලදී ගැනීම හේතුවෙන් 2014 වසර තුළ දී සැලකිය යුතු මට්ටමක රුපියල් උවකිල්නාවක් දේශීය වෙළඳපොලට තිකුත් කරන ලදී. 2014 වසරේ දී, එක් දින අතිරික්ත උවකිල්නාව රුපියල් බිලියන 0.9 සිට රුපියල් බිලියන 107.2 දක්වා පරාසයක පැවති අතර වාර්ෂික සාමාන්‍ය උවකිල්නාව රුපියල් බිලියන 29.1 ක් විය. සමස්ත වෙළඳපොල උවකිල්නාව 2013 වසර අවසානයේ දී වූ රුපියල් බිලියන 71.7 ව සාපේක්ෂව 2014 වසර අවසානය වන විට රුපියල්

බිලියන 330.9 ක් විය. වසර තුළ දී වෙළඳපොල පොලී අනුපාතිකවල අනවශ්‍ය විවලයන් වෙළඳපොලීම සඳහා එක් දින වෙන්දේසි, කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු මෙන්ම හාණ්ඩාගාර බිල්පත් ස්ථාවර පදනම් මහ විකිණීම මගින් අතිරික්ත උවකිල්නාව අවශ්‍යකය කරන ලදී. වෙළඳපොල උවකිල්නා අවශ්‍යක සහ රාජ්‍ය සුරක්ෂිතපත් තොගය සාපේක්ෂව අඩු විම හේතුවෙන් විවිධ වෙළඳපොල කටයුතු සඳහා සේවක අර්ථසාධක අරමුදලෙන් නයට ලබා ගත් හාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව විසින් හාවිතා කරන ලදී.

අඩු උද්ධමනයක් සහ ඉහළ ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගත් රාමුවක් තුළ මහ බැංකුව, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අනෙකුත් ප්‍රතිපත්ති උපකරණ හරහා සිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. 2014 වසර ආරම්භයේ දී සිදු කළ මුලික ප්‍රරේක්ත්‍රණයන්ට අනුව පුළුල් මුදල් සැපයුම සියයට 14 කින් වර්ධනය විනු ඇතැයි අපේක්ෂා කරන ලද අතර, ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාවට පහසුකම් සලස්මින් ර්ව සමාන වේයකින් පොද්ගලික අංශයට ලබා දෙන ගය ද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. කෙසේ වුවද ද, විශේෂයෙන්ම 2014 වසරේ පළමු මාස අට තුළ දී පොද්ගලික අංශයට ලබා දුන් ගය අඩු විමන් සමග පුළුල් මුදල් ප්‍රසාරණය යම්තාක් දුරකට මින්දගාමී විය. බැංකු අංශයෙහි ගුද්ධ විදේශීය වත්කම් සැලකිය යුතු ලෙස ඉහළ යැම හේතුවෙන් පොද්ගලික අංශයට ලබා දුන් ගෙයෙහි අඩු වර්ධනය පුළුල් මුදල් මත ඇති කළ බලපැම අවම කළ ද මෙම කාලය තුළ දී පොද්ගලික

**1.8 රෘප සටහන මදල් සහ පොද්ගලික අංශයට ලබාදුන් නය වර්ධනය (වාර්ෂික ලක්ෂණය)**




අංශයට ලබා දුන් කො අපේක්ෂිත මට්ටමට වඩා අඩුවා වර්ධනයක් පෙන්නුම් කළ බැවැන්, 2014 වසර සඳහා වූ මුදල් සමඟ්ත පුරෝක්කරන සංගේධනය කිරීමට අවශ්‍ය විය. මෙම සංගේධන පුරෝක්කරනවලට අනුව, 2014 වසර සඳහා පුළුල් මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධනය සියලුම 13.5 ක් දක්වා ඇති කරන ලදී.

2014 වසර තුළ දී පූජ්‍යල් මුදල් සැපයුම් අපේක්ෂිත පරිදි වර්ධනය විය. වාර්ෂික ලක්ෂණය පදනම මත පූජ්‍යල් මුදල් සැපයුමෙහි වර්ධනය 2013 වසර අවසානයේ පැවති සියලට 16.7 ට හා සාපේක්ෂව 2014 වසර අවසානයේ දී සියලට 13.4 ක් වූ අතර එහි වාර්ෂික සාමාන්‍ය වර්ධනය සියලට 13.3 ක් විය. වසර තුළ දී බැංකු අංශයෙහි ගුද්ධ විදේශීය වත්කම් සහ ගුද්ධ දේශීය වත්කම්, පිළිවෙළින්, රුපියල් බිලියන 91.5 කින් සහ රුපියල් බිලියන 366.5 කින් ඉහළ යැම, පූජ්‍යල් මුදල් සැපයුම් වර්ධනයට හේතු විය. 2014 වසරේ පළමු මාස අට තුළ දී පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය සංස්ථා බැංකු අංශයෙන් ලබා ගත් තෙය අඩු වීම හේතුවෙන් ගුද්ධ දේශීය වත්කම් රුපියල් බිලියන 64.7 කින් අඩු වූ බැවින් ගුද්ධ විදේශීය වත්කම් රුපියල් බිලියන 289 කින් වැඩි වී පූජ්‍යල් මුදල් සැපයුම් වර්ධනය සඳහා මුළුමනින්ම ණයක විය. කෙසේ වුව ද, මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපාලට විදේශ විනිමය සැපයීමන් සමඟ 2014 වසරේ අවසාන කාර්කුව තුළ දී ගුද්ධ විදේශීය වත්කම් රුපියල් බිලියන 134.4 ක් අඩුවීමක් වාර්තා කළේය. ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකුවල රන් භාණ්ඩ උකස් තෙය පහළ යැම සහ විදේශීය මූලාශ්‍ර ඇතුළත් විකල්ප මූල්‍යන මූලාශ්‍ර කෙරෙහි ගොමු වීම මෙන්ම පෞද්ගලික අංශය සිය අභ්‍යන්තර මූල්‍යන පහව භාවිතය හේතුවෙන් 2014 වසරේ පළමු මාස අට තුළ දී පෞද්ගලික අංශයට ලබා දුන් තෙය අඩු විය. කෙසේ වුව ද, රන් භාණ්ඩ උකස් තෙය පහළ යැම හේතුවෙන් පැවති අභිජකර බලපෑම් ක්‍රමයෙන් අභ්‍යන්ති වීම සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව, මෙතෙක් වාර්තා වූ අඩුම අගයක් දක්වා පොලී අනුපාතික පහළ යැම හේතුවෙන් 2014 වසර අවසාන භාගයේ දී පෞද්ගලික අංශයට ලබා දුන් තෙය වර්ධනය යථා තත්ත්වයට පත් විය. ඒ අනුව, වාර්ෂික ලක්ෂණය පදනම මත පෞද්ගලික අංශයෙහි තෙය සියලට 8.8 කින් වර්ධනය වෙමින් 2014 වසර අවසානයේ දී රුපියල් බිලියන 223.8 ක් සමස්ත ඉහළ යැමක් වාර්තා කළේය. දේශීය තෙය තුළ, රජයට ලබා දුන් ගුද්ධ තෙය, අයවැය මින් අපේක්ෂිත මට්ටම ඉක්මවා යමින් 2014 වසරේ දී රුපියල් බිලියන 134.6 කින් වර්ධනය විය. මේ අතර, රාජ්‍ය සංස්ථාවලට ලබා දුන් තෙය 2014 වසරේ මල් කාලයේ දී සැලකිය

පුන අඩු විමක් වාර්තා කළ ද, 2014 වසරේ අවසාන කාර්තුවේ දී රුපියල් බිලියන 82.2 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. 2014 වසර අවසාන භාගයේ දී රජය සහ පොදුගලික අංශය විසින් ලබාගත් මෙයෙහි වර්ධනය යටා තත්ත්වයට පත්වීමෙන් සමඟ 2014 වසරේ අවසාන කාර්තුවේ දී ඉදෑද දේශීය වත්කම් රුපියල් බිලියන 300.6 කින් වර්ධනය වීම මුදල් ප්‍රසාරණයට ප්‍රධාන වශයෙන් දැයක විය.

ලඳුමන අපේක්ෂාවන් පහළ මට්ටමක පැවතිම  
හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිඛිල් මූදල් ප්‍රතිපත්ති  
අධ්‍යාපන කිරීම සහ දේශීය මූදල් වෙළඳපොල  
තුළ ඉහළ අතිරික්ත දුවශිලතාවයන් පැවතීම හේතුවෙන්  
වෙළඳපොල අංශ බොහෝමයක පොලී අනුපාතික 2014  
වසර තුළ දී මෙතෙක් වාර්තා වූ අවම අගයක් දක්වා  
පහත වැළැණි. 2014 සැප්තැම්බර මාසය තෙක් ප්‍රතිපත්ති  
පොලී අනුපාතික කොරිබේව තුළ විවෘතය වූ බරිත  
සාමාන්‍ය ඒක්ෂණ මූදල් අනුපාතිකය, නිතු තැනෑපතු  
පහසුකම් සඳහා ප්‍රවේශය සිමා කිරීමෙන් පසු නිතු  
තැනෑපතු පහසුකම් අනුපාතිකයටන් වඩා පහත වැළැණි.  
එම අනුව, 2014 වසර අවසානයේ දී බරිත සාමාන්‍ය  
ිශ්ක්ෂණ මූදල් අනුපාතිකය 2013 වසර අවසානයේ දී  
පැවති සියයට 7.66 සිට සියයට 6.21 දක්වා පදනම් අංක  
145 කින් පහත වැළැණි. මේ අතර, රජයේ සුරක්ෂිතන්  
සඳහා වන එලඟා අනුපාතික ද වසර තුළ දී ඉතා පහළ  
අගයක් දක්වා අඩු විය. ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්  
වෙළඳපොල පොලී අනුපාතික වෙත සම්ප්‍රේෂණය වීම  
පිළිබඳ කරමින් වාණිජ බැංකු 2014 වසර තුළ දී සිය  
තැනෑපතු සහ ඊය පොලී අනුපාතික තවදරටත් පහත



දීමන ලදී. ඒ අනුව, 2014 වසර අවසානය වන විට බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය සියලුට 6.20 දක්වා පදනම් අංක 317 කින් පහළ ගිය අතර බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය සියලුට 7.33 දක්වා පදනම් අංක 445 කින් පහළ ගියේය. සතිපත්‍ර ගණනය කරනු ලබන බරිත සාමාන්‍ය ප්‍රමුඛ ගණනය අනුපාතිකය තැන්පතු පොලී අනුපාතිකවලට සාපේශ්වර අඩු වෙශයකින් අඩු වුව ද, මෙතෙක් වාර්තා වූ පහලම ගැය වාර්තා කරමින් 2014 වසර අවසානය වන විට සියලුට 6.26 දක්වා පදනම් අංක 387 කින් පහළ ගියේය. තවද, ගණනය පොලී අනුපාතිකයන්ගේ අඛණ්ඩ පහළ යැමී ප්‍රවණතාවට අනුව යමින් 2014 වසර අවසානය වන විට බරිත සාමාන්‍ය ගණනය අනුපාතිකය සියලුට 11.91 දක්වා පදනම් අංක 327 කින් පහළ ගියේය.

### මුළු අංශයේ වර්ධනයන්

ප්‍රසාරාණාත්මක මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හා වැඩිදියුණු වූ සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වයක් පැවතීම හේතුවෙන් කිසිදු කැපී පෙනෙන සාර්ව-විවක්ෂණ ගැටුවක් හෝ ඒ පිළිබඳ කිසිදු ලකුණක් පෙන්වුම් නොකරමින් 2014 වසරේ දී මුළු අංශය වැඩිදියුණු වූ ක්‍රියාකාරීත්වයක් වාර්තා කළේය.

ප්‍රධාන වශයෙන්ම, දේශීය පොදුගලික බැංකුවල රුපියල්වලින් ගණ දීමේ කටයුතු හේතුවෙන් බැංකු අංශයේ ගේඡ පත්‍රය මත මුළු වත්තම් ප්‍රමාණය රුපියල් බැංකුවන 6,972 දක්වා සියලුට 17.3 කින් ඉහළ ගියේය. තැන්පතු, අරමුදල් සපයා ගැනීමේ ප්‍රධාන මුළුග්‍රය ලෙස තවදුරටත් පැවති අතර, 2014 වසර අවසානය වනවිට මෙම අංශයේ මුළු වගකීම්වලින් සියලුට 67.2 ක් තැන්පතු මගින් සපයා ගැනුණි. මෙම අංශයේ ගේඡ පත්‍රයන් පිටත අනාවරණයන් රුපියල් බැංකුවන 3,128 දක්වා සියලුට 5.2 කින් ඉහළ ගියේය. මෙම අංශයේ වත්තම් මත ප්‍රතිලාභ (ROA) සහ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ (ROE) 2013 වසරේ වාර්තා කළ සියලුට 1.3 ට සහ සියලුට 16.0 ට සාපේශ්වර 2014 වසරේ දී පිළිවෙළින් සියලුට 1.4 ක් හා සියලුට 16.5 ක් දක්වා වර්ධනය විය. මෙම අංශයේ අක්‍රිය ගණ ප්‍රමාණය පහළ ගිය අතර, අක්‍රිය ගණ අනුපාතය 2013 වසරේ වාර්තා වූ සියලුට 5.6 ට සාපේශ්වර 2014 වසරේ දී සියලුට 4.2 දක්වා අඩු විය. අවදුනම් මත බරතැබු සමස්ත වත්තම්වලින් වෙළඳපෙළ අවදුනම් මත බරතැබු වත්තම් ප්‍රමාණය අඛණ්ඩව සියලුට 3 ක් හෝ ඊට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි විය. මෙම විවක්ෂණයිල් අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකීමේ දී, මුදල් අංශයේ පැවති තත්ත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම අංශය අතිරික්ත ද්‍රව්‍යිලතාවයක් සහිතව ක්‍රියාත්මක වූ

අතර, 2014 වසර අවසානය වනවිට දේශීය බැංකු ඒකකවල ව්‍යවස්ථාපිත ද්‍රව්‍යිලතා වත්තම් අනුපාතය සියලුට 20 ක් වූ අවම අවශ්‍යතාවයට සාපේශ්වර සියලුට 39 කට වඩා ඉහළ අගයක පැවති අතර, මුළු ප්‍රාග්ධන ප්‍රමාණයන්මතකතා අනුපාතය සියලුට 16.7 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කොට ඇත. බාසල් II යටතේ මෙහෙයුම් අවදුනම සඳහා ප්‍රමිතිගත ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම, තිශ්වල දේපල තක්සේරු කිරීම සඳහා නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම, තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සඳහා මාරගෝපදේශ සැකසීම සහ 2016 වසරේ සිට අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැවීම වැනි ප්‍රතිපත්ති, 2014 වසරේ දී බැංකු අංශයට හඳුන්වා දෙනු ලැබූ විවක්ෂණයිල් ප්‍රතිපත්ති අවශ්‍යතාවයන් විය.

මැත වසරවල දී ආරම්භ කළ ව්‍යාපාරික හා මුළු අංශ යා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය හේතුවෙන් මුදල් සමාගම් හා විශේෂිත කළබඳ සමාගම් අංශය 2014 වසරේ දී වැඩිදියුණු වූ ක්‍රියාකාරීත්වයක් වාර්තා කළේය. අඩු පොලී අනුපාතික වාතාවරණයක් පැවතීම හේතුවෙන් 2014 වසරේ දී මෙම අංශයේ මුළු වත්තම් ප්‍රමාණය සියලුට 18.9 ක් යහපත් වර්ධනයක් වාර්තා කළ අතර, ප්‍රධාන වශයෙන්ම, අඩු පිරිවැය කෙටි කාලීන තැන්පතු මගින් එම වර්ධනය සඳහා අරමුදල් සපයා ගන්නා ලදී. මෙම අංශයේ වත්තම් මත ප්‍රතිලාභ හා ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ 2013 වසරේ දී වාර්තා වූ පිළිවෙළින් සියලුට 2.1 ට හා සාපේශ්වර 2014 වසරේ දී පිළිවෙළින් සියලුට 3.0 ක් හා සියලුට 13.1 ක් දක්වා ඉහළ ගියේය. අක්‍රිය ගණ ප්‍රමාණය රුපියල් බැංකුවන 44.3 දක්වා සියලුට 19.9 කින් ඉහළ යැම හැමුවේ පවා, අක්‍රිය ගණ අනුපාතය 2013 වසරේ දී වාර්තා කළ සියලුට 6.7 ට සාපේශ්වර මෙම වසරේ දී සියලුට 6.9 කින් සුළු වශයෙන් වර්ධනය විය.

අඩු පොලී අනුපාතික පැවතීම හේතුවෙන් මෙම අංශයේ වත්තම් හා වගකීම ප්‍රතිමිලකරණ ක්‍රියාවලියට යටත් කරන ලද අතර, ඒ හේතුවෙන් ඉදෑද පොලී ආන්තිකය 2013 වසරේ දී පැවති සියලුට 6.6 ට සාපේශ්වර සියලුට 8 දක්වා ඉහළ ගියේය. මෙම අංශයේ මුළු වත්තම්වලට ද්‍රව්‍යිල වත්තම් දක්වන අනුපාතය 2014 වසරේ දී සියලුට 9.6 දක්වා ඉහළ ගිය අතර, ද්‍රව්‍යිල වත්තම්වල අවම නියාමන අවශ්‍යතාව වන රුපියල් බැංකුවන 52.8 ට සාපේශ්වර එය එතිරික්තයක් වාර්තා කරන ලදී. ප්‍රාග්ධන ප්‍රමාණයන්මතකතා අනුපාතය 2013 වසරේ වාර්තා කළ සියලුට 14.8 ට සාපේශ්වර 2014 වසර අවසානය වනවිට සියලුට 13.5 දක්වා අඩු වුව ද, අවදුනම් මත බරතැබු වත්තම් ඉහළ යැම හේතුවෙන් එය අවම නියාමන අවශ්‍යතාවට වඩා බොහෝ ඉහළින්

පැවතුණි. බැංකු සහ මහ බැංකුව විසින් නියාමනය කරන මුදල් සමාගම හා විශේෂීන කළුබුදු සමාගම් සඳහා හඳුන්වා දුන් මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන 2014 වසර තුළ දී ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන නියාමන ප්‍රතිපත්තියක් විය. ඒ අනුව, නියාමන සහාය හා බදු දිරිගැනීවේම ලබාදීම තුළින්, දැනට පවතින මුදල් සමාගම හා විශේෂීන කළුබුදු සමාගම් සංඛ්‍යාව 58 සිට 20 දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරීණ. 2014 වසර අවසානය වනවිට ඒකාබද්ධ කිරීම 10 ක් අවසන් කෙරුණු අතර, තවත් 22 ක් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. එම ක්‍රියාවලියේ දී මත වූ ගැටළු කිහිපයක් හේතුවෙන් නව රුප විසින් පත්කරන ලද කම්ටුවේ සමාලෝචන කටයුතු සිදු කෙරෙන තෙක් මෙම වැඩසටහන තාවකාලිකව අත්සිවුවා ඇත.

පොලී අනුපාතික අඩු මට්ටමක පවතින වාතාවරණයක් මධ්‍යයේ 2014 වසරේ දී ඒකක හාර හා විශ්‍රාම අරමුදල්වල සැලකිය යුතු වර්ධනයක් වාර්තා විය. 2014 වසර අවසානය වනවිට පැවති ඒකක හාර සංඛ්‍යාව 63 ක් දක්වා ඒකක හාර 10 කින් ඉහළ ගිය අතර, එම අංශයේ මූල්‍ය වත්තම් ප්‍රමාණය රුපියල් බිලියන 126.5 ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය විය. 2014 වසරේ දී සියයට 13 කින් පමණ වර්ධනය වූ රක්ෂණ අංශය අවදානම්වලට ඔරෝත්තු දෙන තත්ත්වයක අඛණ්ඩව පැවතුණි. සැම අවස්ථාවකිදී එක් එක් අරමුදලක සිටිය යුතු අවම ඒකක හාර නිමියන් සංඛ්‍යාව සහ මූලික මහජන නිකුතුන් සිදු කරන අවස්ථාවලදී සිටිය යුතු අවම ඒකක හාර හිමියන් සංඛ්‍යාව දක්වීමෙන් සියලුම ඒකක හාර වෙත නියෝගයක් නිකුත් කිරීම, ඒකක හාර සඳහා ක්‍රියාත්මක කරන ලද ප්‍රධානතම නියාමන ප්‍රතිපත්තින් විය. අවම නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීම සහ අවදානම් පාදක කරගත් ප්‍රාග්ධන ප්‍රමාණයමකතා රාමුවක් හඳුන්වා දීම පිණිස 2016 වසර වනවිට රක්ෂණ සමාගම් මහජන ලයිස්තුගත කිරීම අනිවාර්ය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම, වසර තුළ දී රක්ෂණ අංශයට හඳුන්වා දුන් ප්‍රධාන නියාමන ප්‍රතිපත්ති විය.

2014 වසර තුළ දී දේශීය මූල්‍ය වෙළඳපොලවල් තවදුටත් ද්‍රව්‍යීලව හා ක්‍රියාකාරීව පැවතුණි. දේශීය මුදල් වෙළඳපොලෙහි අතිරික්ත ද්‍රව්‍යීලතා තත්ත්වයක් පැවතීම හේතුවෙන් වෙළඳපොල පොලී අනුපාතික, ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්ට අනුකූලව ස්ථාවරව පවත්වා ගෙන යැම සඳහා එම අතිරික්ත ද්‍රව්‍යීලතාවය අවශ්‍යාතය කර ගැනීමට මහ බැංකුව විසින් වසර පුරා තීරණයෙන් විවිධ වෙළඳපොල මෙහෙයුම් කටයුතු සිදු කරන ලදී. ඒ අනුව, 2014 වසරේ දී රුපියල් බිලියන 4,299 ක් වටිනාකමින්

යුත් ප්‍රති-මිලදී ගැනුම් ගනුදෙනු සිදු කරන ලද අතර රුපියල් බිලියන 4,340 ක් වටිනාකමින් යුත් නිත්‍ය තැන්පතු පහසුකම් මහ බැංකුව විසින් ලබා දෙන ලදී. අඩු පොලී අනුපාතික වාතාවරණයක් හා ඉහළ ආයෝජක විශ්වාසයක් පැවතීම හේතුවෙන් 2014 වසරේ දී කොළඹ කොටස් වෙළඳපොල තීරසාර වර්ධනයක් වාර්තා කළ අතර, 2014 නොවුම්බර මස දී සමස්ත කොටස් මිල දරුණකය 7,548 ක් දක්වා ඉහළ නිව්මින් වෙළඳපොල ප්‍රාග්ධනිකරණය රුපියල් බිලියන 3,205 ක් විය. 2014 වසර අවසානය වනවිට සමස්ත කොටස් මිල දරුණකය 7,299 ක් ලෙස වාර්තා වූ අතර, වෙළඳපොල ප්‍රාග්ධනිකරණය රුපියල් බිලියන 3,105 ක් විය. තවද, විදේශීය ආයෝජකයන්ගේ සහභාගිත්වයත් සමග 2014 වසර තුළ දී කොළඹ කොටස් වෙළඳපොලේ ගුද්ධ විදේශීය ආයෝජන ගලාඕීම එ.ජ. බොලර් මිලියන 168 ක් ලෙස වාර්තා විය. සාංගමික ගය ප්‍රාප්තික වෙළඳපොල 2014 වසරේ දී සිදු කරන ලද නිකුතුන් සංඛ්‍යාව හා එවායේ වටිනාකම සාපේක්ෂව අඩු මට්ටමක පැවතුණි. ඒ අනුව, 2013 වසරේ දී වාර්තා කළ රුපියල් බිලියන 69.1 ක් වටිනාකමින් යුතු ලියිස්තුගත ගය නිකුතුන් 83 ට සාපේක්ෂව 2014 දී රුපියල් බිලියන 54.2 ක් වටිනාකමින් යුත් සාංගමික ගය නිකුතුන් 46 ක් පමණක් සිදු කරන ලදී. වාණිජ පත්‍ර සඳහා වූ ප්‍රාප්තික වෙළඳපොල ද 2014 වසරේ දී සාපේක්ෂව අඩු ක්‍රියාකාරීත්වයක් වාර්තා කළ අතර, පෙර වසරේ නිකුත් කරන ලද රුපියල් බිලියන 28.3 ක් වටිනාකමට සාපේක්ෂව 2014 වසරේ දී නිකුත් කරන ලද වාණිජ පත්‍රවල වටිනාකම රුපියල් බිලියන 8.2 ක් විය. විදේශ ආයෝජන හා වෙළඳාම තුළින් විදේශ මුදල් ගලාඕීම ඉහළ යැමත් සමග 2014 වසරේ දී දේශීය විනිමය වෙළඳපොලේ ගැනුදෙනු පරිමාව එ.ජ. බොලර් මිලියන 15,478 ක් දක්වා සියයට 12.9 කින් ඉහළ ගිය අතර, විදේශීය සංවිතවල සහාය ඇතිව දේශීය විදේශ විනිමය වෙළඳපොල සාපේක්ෂව රුපියල් විනිමය අනුපාතය මත ඇති වූ පිඩිනය වැඩි විවිලතාවයන්ගේන් තොරව පවත්වා ගත හැකි විය.

ගෙවීම හා පියවීම පද්ධතිය සම්බන්ධයෙන් සැලකීමේ දී, කිහිදු ප්‍රධාන පද්ධතිය අවදානමකින් තොරව ඉහළ පරිමාවකින් ගැනුදෙනු සිදු කිරීමට පද්ධති මගින් පහසුකම් සැලකීමි. ලංකාසේවල් පද්ධතිය හා වෙක්පත් නිෂ්පාදන පද්ධතිය විශාලතම සමස්ත ගැනුදෙනු වටිනාකම සහ ගෙවීමේ පරිමාව සඳහා අඛණ්ඩව දායකත්වය ලබාදුණි. 2014 වසරේ දී මෙහෙයුවන්නා වන ලංකාක්ලියර් (පුද්.) සමාගම හා නියාමනකරු වන මහ බැංකුව විසින් ඒකාබද්ධව කාචිපත් හා අනෙකුත් ගෙවීම සඳහා වූ පොලී

යාන්ත්‍රණයේ දෙවන අදියර වන ඉලෙක්ට්‍රොනික මුදල් තුවමාරු කිරීමේ පොදු යාන්ත්‍රණයේ මූලික වැඩකටයුතු අවසන් කෙරුණු අතර, ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයට ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර 2,500 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරමින් එයට සම්බන්ධ වූ බැංකු සාමාජික සංඛ්‍යාව නවයක් දක්වා ඉහළ ගියේය.

### 1.3 ගෝලීය ආර්ථික පරිගණක සහ ඉදිරි දැක්ම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ලෝක ආර්ථික ඉදිරි දැක්ම (World Economic Outlook) අනුව, ප්‍රධාන ආර්ථිකයන්ගේ වර්ධන ඉලක්ක තුළ සිදු වූ සැලකිය යුතු වෙනස්වීම් සහ නැගී එන ආර්ථිකයන්ගේ වර්ධන ප්‍රවණතාව අඩු වීම සමඟ 2014 වසර දී ගෝලීය ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා අඩු විය. දියුණු ආර්ථිකයන්ගේ අතිරික්ත බාරිතාව තුළින් සැලකිය යුතු ලෙස නීම්වුම් පර්තරයන් ඇතිවීම සහ වෙළඳ භාණ්ඩවල ගෝලීය සැපුම් ඉහළ යැම හා ඉල්ලුම පහළ යැම තුළින් මිල මට්ටම අඛණ්ඩව පහළ යැම හේතුවෙන් ගෝලීය උද්ධමනය 2014 වසර තුළ දී පහළ මට්ටමක පැවතුණි. 2014 වසර තුළ දී ගෝලීය බනිජ තෙල් මිල ගණන් පහළ මට්ටමක පැවතුණි. ඇමෙරිකා එකස්ත් ජනපද ආර්ථිකයේ යහපත් ආර්ථික ඉදිරි දැක්ම හේතුවෙන් ඇතැම් දියුණු සහ නැගී එන ආර්ථිකයන්හි මුදල් එකක 2014 වසර තුළ දී එ.ජ. බොලරයට එරෙහිව අවප්‍රමාණය විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, ඉහළ ජය මට්ටම, ඉහළ රැකියා විශුක්තිය හා අඩු ආයෝජන සමඟ ගෝලීය වර්ධනය පහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, එකස්ත් ජනපදයේ අපේක්ෂිත පොලී අනුපාතික ඉහළ යැම සහ සමහර දියුණු ආර්ථිකයන්ගේ අඩු උද්ධමනය අතිරේක අභියෝගයන් ජනිත කරනු ඇත. කෙසේ වුවද, ගෝලීය ආර්ථිකය 2015 වසර දී සියයට 3.5 කින් සහ 2016 වසර දී සියයට 3.7 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, දියුණු ආර්ථිකයන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, සංවර්ධනය වෙමින් පවත්නා රටවල අභ්‍යන්තර ගැටුල ක්‍රමයෙන් විසඳීම සහ බනිජ තෙල් මිල ගණන්වල වූ සැලකිය යුතු පහළ යැම මෙසේ ගෝලීය වර්ධනය අඩු වීමට දායක වනු ඇත. දියුණු ආර්ථිකයන්ගේ පාරිභෝගික මිල උද්ධමනයෙහි යම් ඉහළ යැමක් ඇති වනු ඇතැයි අපේක්ෂිතය.

### 1.4 සංඛ්‍යා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම (ආ)

යිරිය	2012	2013	2014		2015 ප්‍රාග්ධනය
			ඇයුත්තාව	ප්‍රාග්ධනය	
ලෝක නිෂ්පදිතය	3.4	3.4	3.4	3.5	
සංවර්ධන ආර්ථිකයන්	1.2	1.4	1.8	2.4	
ඇමෙරිකා එකස්ත් ජනපදය	2.3	2.2	2.4	3.1	
පුරුරු ක්‍රාපය	-0.7	-0.5	0.9	1.5	
එන්සන් රුපවාහිය	0.3	1.7	2.6	2.7	
රුපානය	1.5	1.6	-0.1	1.0	
නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්	5.1	5.0	4.6	4.3	
සංවර්ධන වන ආයියව	6.7	7.0	6.8	6.6	
විනය	7.7	7.8	7.4	6.8	
ඉන්දියාව	4.7	6.9	7.2	7.5	
ලෝක වෙළඳ පරිමාව (භාණ්ඩ හා සේවා)	2.9	3.5	3.4	3.7	
ආනයන					
සංවර්ධන ආර්ථිකයන්	1.2	2.1	3.3	3.3	
නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්	6.0	5.5	3.7	3.5	
අපනයන					
සංවර්ධන ආර්ථිකයන්	2.0	3.1	3.3	3.2	
නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්	4.6	4.6	3.4	5.3	
මිල නැයිටිම්					
පාරිභෝගික මිල					
සංවර්ධන ආර්ථිකයන්	2.0	1.4	1.4	0.4	
නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්	6.1	5.9	5.1	5.4	
වෙළඳ ද්‍රව්‍ය මිල (ඒ.ජ.බොලර්)					
ඉන්දියාව	1.0	-0.9	-7.5	-39.6	
ඉන්දියාව නොවන	-10.0	-1.2	-4.0	-14.1	
ඒ.ජ.බොලර් තැන්පත මායිම ලැබුව අන්තර් පැවති පාලි අනුපාතිකය (සියයට)	0.7	0.4	0.3	0.7	

(ආ) වෙනත සඳහනක් නොමැති විට මූල්‍ය: World Economic Outlook, ජා.ඖ.අ. (2015 අප්‍රේල් සහ 2014 මැයියෙන්ට)

හැකි අභියෝග හේතුවෙන් නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි පාරිභෝගික මිල උද්ධමනයෙහි යම් ඉහළ යැමක් ඇති වනු ඇතැයි අපේක්ෂිතය.

### 1.4 මධ්‍යමාලින කාර්ව ආර්ථික දැක්ම

ශ්‍රී ලංකා ආර්ථිකය 2015 වසර සඳහා සියයට 7.0 ක ආර්ථික වර්ධනයක් සහ මැදිකාලීනව, එනම්, 2016-2018 කාල පරිච්ඡේදයේ දී මුද්‍රා ද.දේ. නිෂ්පාදිතය සියයට 7.8 ක සාමාන්‍ය වර්ධනයක් යුතුව තිරසාර වර්ධන මාවතකට පිවිසෙනු ඇතැයි ප්‍රාග්ධනයන් වෙරේ. විශේෂයෙන්, වසර පළමු කාර්තුවෙදී රාජ්‍ය අංශයේ ඉදිකිරීම කටයුතු මත්දාගාමී වීම සහ පොදුගලික ආයෝජකයන්ගේ මධ්‍යස්ථාන ආකෘත්‍යාලේ 2015 වසර අඩු ආර්ථික වර්ධන අපේක්ෂාවන්ට හේතු වේ. රජයේ

අපේක්ෂිත නව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමග ඉන් පසුව ආර්ථික වර්ධනය වෙශවත් වනු ඇතැයි අපේක්ෂිතය. දේශීය ආර්ථිකයේ වර්ධනයට උපකාරී වන ලෙස සැකසුණු දේශීය ප්‍රතිපත්ති රාමුව, ආයෝජන ආකල්ප වැඩිදියුණු වීම සහ ගේලීය ආර්ථික ක්‍රියාකාරකමවල අපේක්ෂිත වර්ධනයන් තුළින් ප්‍රතිලාභ ලබමින් මැදිකාලීන වර්ධන ප්‍රරෝක්තන ලාභාකර ගැනීමට අපේක්ෂා කෙරේ. කාලීකාර්මික, කාර්මික සහ සේවා යන සියලු ප්‍රධාන නිෂ්පාදන අංශ දියුණු තාක්ෂණය, මානව සම්පත් වර්ධනය වීම සහ පොදුගලික අංශයේ නව ආයෝජන අවස්ථා ඇති වීම තුළින් ආර්ථිකය වර්ධනය කරවනු ඇතැයි අපේක්ෂිතය. හානේඛ හා සේවා අපනයන ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කාලීනව ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ප්‍රවාහ ඉහළ යැම සහ විදේශ ඉල්ලුම ඉහළයැම ශ්‍රී ලංකාවේ විදේශීය අංශය වැඩිදියුණු වීම සඳහා දහාත්මක ලෙස දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය මැදි තනි අංකයක පවත්වා ගැනීම සඳහා යොමු වූ මුදල් ප්‍රතිපත්තිය, අයවැය හිගය අඩු කිරීමට සහ රාජ්‍ය යාය සංස්කීර්තිය වැඩිදියුණු කිරීම තුළින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව තවදුරටත් ගක්තිමත කිරීම අරමුණු කරගත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැනි ව්‍යවක්ෂණයිලි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මැදිකාලීනව අපේක්ෂිත වර්ධනය ලාභාකර ගැනීම සඳහා උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, නව ආයෝජන හඳුන්වාදීම සහ ව්‍යවක්ෂණයිලි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා සිදුවන බාරිතාවය පුළුල් වීම හේතුවෙන් 2015 වසරේ වාර්ෂික පාරිභෝගික මිල උද්ධමනය සියලුට 3 ක් ලෙස සහ ඉන් පසු සියලුට 4 ක් පමණ වනු ඇතැයි ප්‍රරෝක්තනය කෙරේ.

මැදි කාලීනව විදේශීය අංශයේ ඉදිරි දැක්ම වැඩිදුනු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන ඉපයුම් 2015 වසර තුළ දී සහ ඉන් ඉදිරියට සාපේක්ෂව ඉහළ වේගයකින් වර්ධනය වනු ඇතැයි ද එය විදේශීය අංශයේ ස්ථාපිතාව ගක්තිමත් කිරීම කෙරෙහි ණයක වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ අතර, තෙලු මිල ගණන් සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම නිසා 2015 වසරේ දී අඩු වනු ඇතැයි ප්‍රෝරෝකතනය කර තිබෙන ආනයන වර්ධනය, පාරිභෝගික, අන්තර් සහ ආයෝජන භාණ්ඩ ආනයනයන් වෙත වන ඉල්ලුමෙහි අපේක්ෂිත වැඩි වීම පිළිබඳ කරමින් ර්ලග වසරේ දී වඩා ඉහළ අනුපාතයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අපනයන ඉපයුම් සාපේක්ෂව ඉහළ යැමත් සමග මැදි කාලීනව වෙළඳ ගේෂය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, විශේෂයෙන්ම සංචාරක සහ විදුලි සන්දේශ, පරිගණක සහ තොරතුරු සේවා යන අංශවලින් වන ඉපයුම්වල අපේක්ෂිත වර්ධනයන් සමග සේවා ප්‍රානයනයන් මගින් වන

ලැබුම් මැදි කාලීනව හිතකර වර්ධනයක් අඛණ්ඩව  
වාර්තා කරනු ඇත. විදේශ විනිමය ලැබුම්වලට විශාල  
වශයෙන් දායක වන විදේශ සේවා තියුක්තිකයින්ගේ  
ප්‍රේෂණ ද, දේශීය සේවා තියුක්ති ඉඩ ප්‍රස්ථා ඉහළ  
යැම හේතුවෙන් අඩු වේගකින් වූවද අඛණ්ඩව  
වර්ධනය වනු ඇතැයි ප්‍රරෝක්තිනය කෙරේ.

ඒක පුද්ගල දේශීනි ට අනුව ශ්‍රී ලංකාව ඉහළ  
 මැදි ආදායම් මට්ටමට ලගා විමට අපේක්ෂිත අතර  
 ඒ කුළින් රට සම මට්ටමේ පවතින නව රටවල්  
 කාණ්ඩයකට වර්ග කෙරෙනු ඇති අතර එමගින්  
 ශ්‍රී ලංකාවේ අරමුදල් රස්කිරීමේ හැකියාව ශක්තිමත්  
 වනු ඇතේ. තවද දියුණු යටිතල පහසුකම් සමග  
 ආයෝජන පරිසරයේ අපේක්ෂිත වර්ධනයන් රට වෙත වූ  
 ආයෝජන ලැබේම දිරුමත් කරනු ඇතේ. ඒ අනුව, කොටස්  
 ලෙස සහ විදේශීය සාර්ථක ආයෝජන ලෙස වූ ලැබේම්  
 මැදි කාලීනව වර්ධනය වනු ඇතැයි ප්‍රරෝක්තනය කර  
 ඇතේ. මැදි කාලීනව ගේලිය පොලී අනුපාතිකයන්  
 ඉහළ යැම්ම ඉඩ ඇති බැවින් අන්තර්ජාතික ණය සහ  
 ප්‍රාග්ධන වෙළඳපෙළ වෙතින් ලබා ගන්නා අරමුදල්  
 සඳහා ඇති රුවිකන්වය අඩු වුවද බැංකු අංශය සහ  
 අනෙකුත් සංස්ථා මෙවැනි අරමුදල් ලබා ගැනීම සඳහා  
 තවදුරටත් ප්‍රවේශ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටෙහි  
 විදේශීය ලැබේම කෙරෙහි රජයේ දිගුකාලීන විදේශ  
 මූල්‍යනය ද දැක වනු ඇතැයි ප්‍රරෝක්තනය කෙරේ.

මැදිකාලීනව, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ආරථික ක්‍රියාකාරකම්හි පුළුල් වීමට පහසුකම් සළසම්න් උද්ධමනය සියයට 3-5 පරාසය තුළ පවත්වා ගැනීමට ඉලක්ක කරනු ඇතේ. විශේෂයෙන්ම උද්ධමනය සහ ආරථික වර්ධනය වැනි ප්‍රධාන සාර්ථක ආරථික විව්ලායන් මුළුක්ව අරමුණු කරගත් මුදල් ප්‍රතිපත්ති රාමුව නම්භාෂිලි උද්ධමනය ඉලක්ක කරගත් ක්‍රමයක් වෙන නැඹුරු වනු ඇති අතර, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන දරුගක විව්ලාය ලෙස පුළුල් මුදල් සැපයුම පවත්වා ගනු ඇතේ. මැදිකාලීනව, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති උපකරණ විශේෂයෙන් ම ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරෝන්ට සහ එක් දින අන්තර් බැංකු පොලී අනුපාතිකය යෝගා ලෙස මෙහෙයුම්න් උද්ධමනය අවශ්‍ය කරන පරාසය වන සාමාන්‍ය වශයෙන් සියයට 3-5 ක මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂිතය. පුළුල් මුදල් සැපයුමේ ප්‍රධානතම අයිතමය වන වාණිජ බැංකු විසින් පොදුගැලික අංශයට ලබාදෙන මූල්‍ය වර්ධනය, 2015 වසරේ සියයට 15.5 ක් හා ඉන් පසු සියයට 15.0 ක් පමණ වනු ඇතුළුයි අපේක්ෂිතය. වෙළඳපොල පොලී අනුපාතික සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම සහ ආයෝජන පරිසරය වැඩිදියුණු වීම් මේ සඳහා පහසුකම් සපයනු ඇතේ. රජයේ ආදායම වැඩි කිරීම, රජයේ වියදම් තාර්කිකරණය කිරීම

## 1.5 සංඛ්‍යා සටහන

### මධ්‍යසාලීන සාර්ථක රාමුව (අ)

දරුණුකාලය	ජ්‍යෙකුය	2013 (අ)	2014 (ඇ)	පුරෝගකරන			
				2015	2016	2017	2018
<b>මූල්‍ය අංශය</b>							
මූල්‍ය දිග්‍නීති වර්ධනය	සියයට	7.2	7.4	7.0	7.5	8.0	8.0
වෙළඳපොල මිල අනුව දිග්‍නීති	රුපියල් මිලයන	8,674	9,785	11,080	12,447	14,044	15,853
වාර්ෂික සාමාන්‍ය උද්ධිමත්තය	සියයට	6.7	5.1	3.0	4.0	4.0	4.0
ඒක පුද්ගල දිග්‍නීති	ඩේ.ඩොලර්	3,280	3,625	4,009	4,469	4,997	5,624
මුළු ආයතන	දිග්‍නීති.යේ % වශයෙන්	29.5	29.7	28.0	30.0	31.0	32.5
දේශීය ඉතිරිකිරීම	දිග්‍නීති.යේ % වශයෙන්	20.0	21.1	22.3	24.2	25.8	27.7
ජාතික ඉතිරිකිරීම	දිග්‍නීති.යේ % වශයෙන්	25.8	27.0	27.0	28.6	30.0	31.5
<b>විදේශීය අංශය</b>							
වෙළඳ පරනාරය	දිග්‍නීති.යේ % වශයෙන්	-11.3	-11.1	-7.8	-8.1	-7.6	-7.1
අපනානයන	ඩේ.ඩොලර් මිලයන	10,394	11,130	12,217	13,307	14,331	15,429
ආනයන	ඩේ.ඩොලර් මිලයන	18,003	19,417	18,787	20,958	22,457	24,047
ඡංගම ගිණුමේ ගේෂය	දිග්‍නීති.යේ % වශයෙන්	-3.8	-2.7	-1.0	-1.4	-1.0	-1.0
විදේශීය නිල සංවිත	ආනයනික මාස වශයෙන්	5.0	5.1	6.2	5.2	5.0	5.0
<b>රාජ්‍ය මූල්‍ය අංශය</b>							
සමස්ත ආදායම් සහ පුද්‍රන	දිග්‍නීති.යේ % වශයෙන්	13.3	12.3	13.6	14.0	14.7	14.9
වියදම හා ඉදි තෝරිම්	දිග්‍නීති.යේ % වශයෙන්	19.2	18.3	18.0	18.2	18.7	18.7
වර්තන ගිණුමේ ගේෂය	දිග්‍නීති.යේ % වශයෙන්	-0.8	-1.3	-0.4	0.4	1.1	1.3
සමස්ත ආයවැය තියෙය	දිග්‍නීති.යේ % වශයෙන්	-5.9	-6.0	-4.4	-4.2	-4.0	-3.8
රජයේ ණය	දිග්‍නීති.යේ % වශයෙන්	78.3	75.5	72.0	69.0	66.0	63.0
<b>මූල්‍ය අංශය (ඇ)</b>							
පුද්ල මූල්‍ය වර්ධනය ( $M_{\text{B}}$ )	සියයට	16.7	13.4	12.0	12.5	13.0	13.0
පෙළුදුලික අංශයට නෙක දීම්වල වර්ධනය	සියයට	7.5	8.8	15.5	15.0	15.0	15.0
(අ) 2015 මාර්තු මැයි වනවිට පැවති තොරතුරු මත පදනම් වී ඇත.	මූල්‍යන්:	ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව					
(ආ) සංයෝගීතා		මූල්‍ය අමානාංශය					
(ඇ) භාවෘතිකාලීන		ශ්‍රී ලංකා මහ බැංකුව					
(ඈ) වසර අවසානයේ උස්සාමය වර්ධනය							

සහ රාජ්‍ය සංස්ථාවල පිරිවැය නිරූපණය කරන ගාස්තු ව්‍යුහය සැකකිම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජය සහ රාජ්‍ය සංස්ථා විසින් බැංකු අංශයෙන් මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීම අඩු විම නිසා මැදි කාලීනව පෙළුදුලික අංශයට ලබා දෙන නෙයෙහි තිරසාර වර්ධනයක් ඇති වනු ඇතැයි අපේක්ෂිතය. මේ අතර, මැදි කාලීනව ඉහළ විදේශීය ලැබීම් ප්‍රමාණයක් අපේක්ෂා කරන බැවින් එම ලැබීම් අවශ්‍යතාවය කිරීම සඳහා යෝග්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම වෙළඳපොල දුවිලිතාව සහ දේශීය පොලී අනුපාතික මැදිකාලීනව අපේක්ෂිත උද්ධිමත්ත මාවතට සම්බාධී පවත්වා ගැනීම සඳහා උපකාරී වනු ඇති.

රජයේ මැදි කාලීන රාජ්‍ය මූල්‍ය උපායමාර්ගය සකස් කොට ඇත්තේ ආයවැය හිගය අඩුකර ගැනීම සහ රාජ්‍ය නෙය අඩු කර ගැනීම තුළින් රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාවය තවදුරටත් ගක්තිමත් කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් තුළින වේගවත් ආර්ථික වර්ධනයක් අන්තර ගැනීමට අවශ්‍ය හිතකර පරිසරයක් සකසා ගැනීම සඳහාය. වසර අවසානයේ පැවති ආයතනයන්

කාලගුණික තත්ත්වය හේතුවෙන් දැරීමට සිදු වූ වියදම් ද ඇතැළුව සැලසුම් නොකළ වියදම් වැඩි වීම සහ ආදායම් එක්රස් කිරීම අඩු වීම හේතුවෙන් 2014 වසරේද දී රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාව ක්‍රියාවලිය පවත්වාගෙන යැම කෙරෙහි යම් බාධාවක් ඇති විය. කෙසේ ව්‍යවද, රජය විසින් හඳුන්වා දීමට අපේක්ෂිත නව ප්‍රතිපත්ති තුළින් මැදි කාලීනව අයවැය තියෙය දිග්නීති.යේ ප්‍රතිග්‍රන්ථයක් ලෙස සියයට 4.0 කට වඩා අඩු වීම සමග ආයවැය තත්ත්වය වැඩිහිළුවු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බඳු නිදහස් කිරීම ක්‍රමානුකූල කිරීම සහ බඳු අනුකූලතාවය හා බඳු පරිපාලනය වැඩිහිළුවු කිරීම තුළින් මැදි කාලයේද ඇතැළුයම් අතිරික්තයක් උපාදනය කර ගැනීම සඳහා රජයේ ආදායම දිග්නීති.යේ ප්‍රතිග්‍රන්ථයක් ලෙස සියයට 15.0 ක පමණ මට්ටමකට වර්ධනය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුළු බඳු ආදායමෙහි සාපු බඳුවල ආයතනය්වය ඉහළ නැවැවීමට මෙන්ම වනු බඳුවල ආයතනය්වය අඩු කිරීම වඩා අනුකූලීක බඳු ක්‍රමයක් ඇති කිරීම සඳහා පවතින බඳු ක්‍රමය නැවත සකස් කිරීමට තවදුරටත් අවධානය


1

විශේෂ  
සටහන |

ශ්‍රී ලංකාවේ බද ආධාරම ඉහළ නයිටෙම : ප්‍රතිපත්ති

රාජ්‍ය මූල්‍ය ඒකාගුණ හියාවලිය පවත්වාගෙන යැම් සඳහා රජය ගත් හියාමාර්ග හේතුවෙන් ද.දේශී.යෙහි ප්‍රතිශතයක් ලෙස සමස්ක අයටිය හිගය යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමට හැකි වුවද, රටෙහි නාමික ආදායම වර්ධනය වීමේ වේගයට වඩා රාජ්‍ය ආදායමේ වර්ධන වේගය අඩු වීම (රුප සටහන වි.ස. 6.1), ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වන පහළ අඩියෝගයක් වේ. 1978 වසරේ දී ද.දේශී.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 27.4 ක් වූ රාජ්‍ය ආදායමේ පසුකාලීනව යම් විවෘතයන් පැවතිය ද 2014 වසර වන විට එය සියයට 12.2 දක්වා ක්මිකව අඩු විය. මෙම තත්ත්වය තුළ රාජ්‍ය ආදායමේ ප්‍රධානතම ප්‍රහාර ලෙස සලකනු ලබන බදු ආදායම ද.දේශී.යෙහි ප්‍රතිශතයක් ලෙස 1978 දී පැවති සියයට 24.2 සිට 2014 වසරේ දී සියයට 10.7 දක්වා අඩු විය (රුප සටහන වි.ස. 6.2). අනිතයේ සිටම ශ්‍රී ලංකාවේ සයුරු බදු ආදායම, මුළු බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට 20 ක තරම් පහළ අයයක් වූ අනර (රුප සටහන වි.ස. 6.3), 2014 වසරේ දී උපයන විට ගෙවීමේ බදු ආදායම ද ඇතුළත්ව සංස්ථාපිත නොවන බදු ආදායම මුළු සයුරු බදු ආදායමෙන් සියයට 15 කට පමණ ප්‍රමාණයකට දායක විය. වතු බදු ආදායම සම්බන්ධයෙන් බලන විට එකතු කළ අය මත බදු ආදායමේ දායකත්වය ඉතා ඉහළ වුවද, 2014 වසරදී එහි වාර්ෂික වර්ධන වේගය සියයට 9.8 ක් තරම් ඉතා පහළ අගයක් විය. ද.දේශී.යෙහි ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ආදායම, දකුණු අසියනික කළාපයේ සමාන රටවල් භා සැසදීමේ දී එතරම් වෙනසක් දක්නට නොවූණ ද අප්‍රේක් සහයෝගිතාව භා සංවර්ධනය සඳහා වූ සංවිධානයට (OECD) අයන් රටවල<sup>3</sup> පවතින සියයට 36 ක් පමණ වන අනුපාතය භා සැසදීමේ දී ඉතා එව් එගයති.

**රුප සටහන** දී.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත පාලනය කළ ඇත.




<sup>2</sup> Revenue Mobilisation in South Asia: Policy Challenges and Recommendations, Global Economic Prospects, World Bank, 2015.

3 Addressing Tax Evasion and Tax Avoidance in Developing Countries, Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), 2010.


ರಜಿ ಸರ್ಕಾರ  
ವಿ.ಸ. 1.2

ඩී.දේ.නි.යෙහි ප්‍රතිඵලයක් ලෙස  
බඳ ආදායම



විවෘත ආර්ථික ප්‍රතිපත්ති හැඳුන්වා දීමෙන් පසුව 1987 දී ආචාර්ය එච්.ඩීස්. වහසුගිහ මහතාගේ සහාපතිත්වයෙන් සහ 2009 දී මහතාරය බව්.වේ. ලක්ෂ්මින් මහතාගේ සහාපතිත්වයෙන් යුතුව බදුකරණය පිළිබඳ රාජ්‍ය කොමිෂන් සහ 02 ක් පත් කළ අතර මෙමින් බඳු ආදායම අඩු විමෝ ප්‍රවානතාව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර, මම තත්ත්වය මිගරවා ගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධ තීර්ණීයන් ද ඉදිරිපත් කරන ලදී. මෙම තීර්ණීයයන් මත පදනම්ව, බඳු පද්ධතිය සරල කිරීමට, බඳු පදනම පුත්ල් කිරීමට හා බඳු අනුකූලතාව වර්ධනය කිරීම සඳහා බදු ක්‍රමය තුළ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කරන ලදී. එසේ ව්‍යවද, දැනු.නි.යෙහි ප්‍රතිගෙයක් ලෙස රජයේ මූල ආදායම මෙන්ම බඳු ආදායම අඩු විමෝ ප්‍රවානතාව අඛණ්ඩව පැවතිණි. 2014 සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇති පරිදි, “බඳු ආදායම අඩු විමෝ ප්‍රවානතාව මිගරවා ගැනීමේ හා ආපසු හැරුවීමේ අවශ්‍යතාව අදාළ අරමුදලේ තිලයාරින් සහ බලධාරීන් විසින් පැහැදිලිව හඳුනා ගෙන ඇතුළු [...]. බඳු ආදායමේ සැලකිය යුතු වැඩි විමක් නොමැතිව කළ ප්‍රතිත රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාවයෙන්

**ରେପ କ୍ଷେତ୍ରରେ ମୁଲ୍ତ ବିଦ୍ୟାଲ୍ୟରେ ପ୍ରତିକଳାଯକୁ ଲେଖ କାହାରେ  
ବିଦ୍ୟାଲ୍ୟରେ ବିଦ୍ୟାଲ୍ୟରେ ବିଦ୍ୟାଲ୍ୟରେ**



ලගාකර ගත නොහැක. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉහළ හා තිරසාර ප්‍රතිපාදන සැපයීම සහ රාජ්‍ය මය ප්‍රමාණය ශිෂ්ටයෙන් අඩු කර ගැනීම අවශ්‍ය හේතින් රුපයේ ආදායම නැවත ඉහළ න්‍යා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ඒ තුළින් ප්‍රථම සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ විශ්වාසයක් ද ගොඩනගනු ලබනු ඇති".<sup>4</sup> මෙම තත්ත්වය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන්, ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස බඳු ආදායම අඩු වීමට හේතු සහ ඒ සඳහා ගත හැකි ප්‍රතිපත්ති තියාමාරුග කිහිපයක් පහත පරිදි සැකෙවින් සාකච්ඡා කර ඇතේ.

මැත කාලයේ ශ්‍රී ලංකාවේ බඳු ආදායම ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස බඳු අඩු වන්නේ ඇයි?

පහසුකිය දෙක කිහිපය තුළ ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ බඳු ආදායම අඩු වීමට හේතු වී ඇති කරුණු පහත පරිදි වේ.

1) ආර්ථික කටයුතු වර්ධනය සඳහා හාවිතා කළ ප්‍රතිපත්තිවලින් ඇති වූ අනපේක්ෂිත ප්‍රතිච්චාක:

අ. අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය තුළන්වා දීමෙන් පසු යුතුයේදී වෙළඳුම හා සම්බන්ධ බඳු අඩු කරන ලදී. විශේෂයෙන්ම, ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සාමාජිකයක් ලෙස තීරු බඳු සම්බන්ධව පැවති විවිධ බාධක ගණනාවක් ලිහිල් කරන ලදී. ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝමයක් නැගී එන ආර්ථිකයන් ආදායම බඳු කෙරෙහි නොව වෙළඳුම සම්බන්ධ බඳු කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළමුණු අතර, තීරු බඳු අඩු කිරීමේ මෙම සාමාන්‍ය ප්‍රවණතාව නැගී එන ආර්ථිකයන්හි සමස්ත බඳු ආදායම අඩු කිරීමට හේතු වියේ.

ආ. අපනයනාමිලුක වර්ධන ප්‍රතිපත්ති යටතේ (මැත කාලයේ සේවා අපනයන ප්‍රවර්ධනය ද ඇතුළත්ව) සංජ්‍ය විදේශ ආයෝජන වඩාත් ආකර්ෂණය කර ගැනීම සඳහා බඳු නිදහස් කිරීම ප්‍රඛන්ද කරන ලදී. බඳු නිදහස් කිරීම්වලින් සමහරක් දිගුකාලීනව සහ ප්‍රමුඛතා නොවන අංශ සඳහා ප්‍රඛන්ද ආයෝජන ආකර්ෂණය සඳහා තුළන්වා දුන් මෙම බඳු සහන, බහු ජාතික සමාගම් විසින් අනිසි ලෙස හාවිතා කරමින් සිය රටවලට ලාභ මාරු කිරීම

<sup>4</sup> Sri Lanka: First Post- Program Monitoring Discussion, International Monetary Fund Country Report No. 14/289, 2014.

<sup>5</sup> Zee, Howell H., Empirics of Crosscountry Tax Revenue Comparisons, World Development, 24(10). මෙම අංක 1659-1671, 1996.

සඳහා යොඟ ගැනීමේ අවධානමකට ලක්ව ඇති බව හඳුනා ගෙන ඇතුළු.

ඇ. සාමාන්‍යයෙන්, අඩු බඳු අනුපාත පැවතිම ආර්ථික වර්ධනයට<sup>7</sup> උපකාරී වන බව සැලකුව ද බඳු ප්‍රදනම ප්‍රථම සාර්ව කිරීමින් නොරව අඩු බඳු අනුපාත හඳුන්වා දීම.

2) රුපයේ කෙරිකාලීන අරමුදල් අවශ්‍යතා සඳහා බඳු පද්ධතියට තිතර සිදුකරන වෙනස්කම්, ප්‍රතිපත්තිවල ඒකාගුතාවය කෙරෙහි බලපෑ අතර දැනට බඳු ගෙවන්නාන් හා බඳු ආයකර ගත හැකි තැනුත්තන් අතර අවිනිශ්චිතතාවක් ඇති කිරීමට ද හේතු වී ඇතේ. එසේම, මෙය බඳු පද්ධතිය තවදුරටත් සංකීර්ණ වීමට ද ඉවහල් වේ.

3) විශාල අවිධිමත ආර්ථිකයක් පැවතිම හේතුවෙන් බඳු පැහැර හැරීම සහ බඳු මගහැරීමට ඇති හැකියාව නිසා ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස බඳු ආදායම අඩු වීමට හේතු වී ඇතේ. Schneider සහ Buehn (2009) ට අනුව, 1999-2006 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ ජායා ආර්ථිකය (Shadow Economy) ද.දේශ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 45 ක් පමණ විය. දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් 120 ක් සඳහා ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව ජායා ආර්ථිකයන්හි විශාලත්වය ඇමෙරිකා එකස්සන් ජනපදය සහ ජාපානය වැනි දියුණු රටවල සියයට 7-8 සිට බොලියා වැනි රටවල සියයට 70 දක්වා ප්‍රමාණයකින් වෙනස් වේ.<sup>8</sup>

4) බඳු පරිපාලනයේ පවතින අකාර්යක්ෂමතාවන් ද බඳු රස්කිරීම අඩු කිරීමට හේතු වී ඇතේ. බඳු ක්‍රමය සරල කිරීම උදෙසා තියාමාරුග ගෙන තිබුණ ද සංකීර්ණ බඳු නිනි සහ බඳු වැරශ විශාල ගණනාවක් පැවතිම මෙන්ම බඳු ගෙවීමේ සහ බඳු සම්බන්ධ ගැටුපු බෙරුම් කිරීමේදී පවතින දුෂ්කර තියාවලින් ද මීට ඇතුළත් වේ.

5) ශ්‍රී ලංකාව, ඉහළ මැදි ආදායම කාණ්ඩියේ රටක් බවට පරිවර්තනය වෙමින් තිබුණ ද, සංස්ථාපිත අංශ ද ඇතුළුව මහජනතාවගේ ආක්ල්ප බඳු ගෙවීමේ අවශ්‍යතාවය සඳහා යොමු කිරීමට නොහැකි වීම ද බඳු ආදායම අඩු වීමට හේතු වී ඇතේ.

6) Emran සහ Stiglitz (2005) දක්වා ඇති පරිදි, මැත කාලයේ විදේශ රටවලින් අඩු බඳු සංස්ථා මැදි ගැනීම සහ අන්තර්ජාලයෙන් හාංඩ මිල ද ගැනීම ඉහළ යැම ද බඳු ආදායම අඩු වීමට හේතු වී ඇතේ.

7) 1970-1997 කාලපරිච්ඡේදය සඳහා ඕ මැත රටවල් 70 ක

8) 1970-1997 කාලපරිච්ඡේදය සඳහා ඕ මැත රටවල් 70 ක පර්‍යාග්‍ය දන්න හාවිත කරන් Lee සහ Gordon (2005), විසින් සංස්ථාපිත බඳු අනුපාතිකය ප්‍රතිඵලයින් 10 කින් ක්‍රියාවලියෙන් වාර්ශික විවෘත සියයට 1.1 කින් පමණ වැඩි කළ හැකි බව සෙය ගැනීම ලදී (Lee, Y. and Gordon, R.H., Tax Structure and Economic Growth, Journal of Public Economics, 89, මෙම 1027-1043, 2005).


9) Schneider F., and Buehn, A., Shadow Economies and Corruption all over the World: Revised Estimates for 120 Countries, 2009.

බලපෑමක් ඇති කරයි<sup>9</sup>. කෙසේ ව්‍යවද, මෙහි බලපෑම තවමත් ඉතා සූළු ප්‍රමාණයකි.

### ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉහළ නැංවීම සඳහා ගෙ හැකි කියාමාර්ග

ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ඉහත සඳහන් කළ ගැටුපු, බදුකරණයේ මූලික මූලධර්ම, 2009 වසරේ බදුකරණය සඳහා වූ තොම්පින් සහ වාර්තාවේ නිරද්‍යුශයන් සහ අනෙකුත් රට්ටෝවල අන්දකීම් සැලකිල්ලට ගෙ යුතුය. මෙසේ කියාත්මක කළ හැකි ඇතැම් ප්‍රතිපත්ති පහත සාරාංශ කර ඇතු.


1. සරල කිරීම: බදු පද්ධතිය සරල කිරීම සඳහා අවස්ථා ගණනාවක දී උත්සාහ ගනු ලැබුව දී, දැනට පවතින බදු වර්ග සහ අයකිරීම ගණන අඩු තරමේ ඉත් හායකට පමණ වන ලෙස අඩු කර බදු ව්‍යුහය තවදුරටත් සරල කිරීම අවශ්‍ය වේ. කෙසේ ව්‍යවද, තවදුරටත් බදු වර්ග එකාබද්ධ කිරීම සහ ඉවත් කිරීම බදු ආදායම අඩු නොවන පරිදි ඉතා සූපරික්ෂාකාරීව කළ යුතු වේ.
2. සංශ්‍රේෂු බදු කරණය සහ වතු බදු කරණය: ආදායම් මට්ටම ඉහළ යැමත් සමග සංශ්‍රේෂු බදු ආදායමේ වැදගත්කම දී ඉහළ යනු ලැබේ. Sen Gupta (2007) ට අනුව, “බදු ආදායමේ මූලික ප්‍රහවය ලෙස හාණ්ඩ හා සේවා බදු මත යැපන රටවල්හි බදු ආදායම පහළ මට්ටමක පවතී. අනෙක් අනට ආදායම්, ලාභ සහ ප්‍රාගධන ලාභ මත බදු අය කිරීමට වැඩි අවධානයක් යොමු කරන රටවල් වඩාත් හොඳින් බදු ආදායම් රස් කරනු ලබයි”.<sup>10</sup> මෙම පරිවර්තනය තවමත් ශ්‍රී ලංකාවේ



මුදල -Revenue Mobilisation in South Asia : Policy Challenges and Recommendations, Global Economic Prospects, World Bank, 2015

<sup>9</sup> Emran, M.S., and Stiglitz, J.E., On Selective Indirect Tax Reform in Developing Countries, Journal of Public Economics 89, ඔවුන් 599-623, 2005.

<sup>10</sup> Sen Gupta, A., Determinants of Tax Revenue Efforts in Developing Countries, International Monetary Fund, WP/07/184, 2007.



මුදල -Revenue Mobilisation in South Asia : Policy Challenges and Recommendations, Global Economic Prospects, World Bank, 2015

සිදුව නැති අතර (රෘප සටහන වි.ස. 6.4 සහ 6.5) සංශ්‍රේෂ්‍රා බදු ආදායම් ගෙවන්නාන් සංඛ්‍යාව ජනගහනයෙන් සියලු පහකටත් වඩා අඩු අයයකි.<sup>11</sup> මිට අමතරව, 2012/13 තක්සේරු වර්ෂයේ සංස්ථාපිත අංශයේ බදු අනුකූලතාව (ගෙවීමට නියමිත දිනයෙන් මාසයකට පසුව) සියලු 70 ක් පමණ වන අතර, සංස්ථාපිත නොවන අංශයේ එය සියලු 54 ක් පමණ විය. මේ මිනින් පෙන්නුම් කරනු ලබන්නේ බදු පදනම ප්‍රම්ඛ්‍ය කිරීම සහ බදු අනුකූලතාව වර්ධනය කිරීමේ සහ ඉහළ ආදායම් ලබන ආයතන හා ප්‍රාගලඹින් විසින් බදු පැහැරනුම් සහ බදු නොගෙවා සිටින ප්‍රමාණය අඩු කිරීම සඳහා බදු තක්සේරුකරණ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයයි. වතු බදු ආදායම සැලකීමේ දී රස්කිරීමේ කාර්යක්ෂමතාවය සහ නිදහස් කිරීම් හා ව්‍යාපාර කිරීම මිනින් අහිමි වන ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.

3. බදු නිදහස් කිරීම නැවත සලකා බැඳීම: විවිධ ප්‍රමුණු සඳහා වරින්වර මෙතෙක් ප්‍රභුනය කර ඇති විවිධ බදු නිදහස් කිරීම පවත්වා ගෙන යැමේ අවශ්‍යතාව හඳුනා ගැනීම් සඳහා නැවත ඒවා විශ්ලේෂණය කිරීම අවශ්‍ය වේ. මෙම නිදහස් කිරීම්වලට අමතරව, විවිධ අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රභුනය කර ඇති බදු සහනයන් ද වර්තමාන ප්‍රමුණතා සමග ගැලපේ ද යන්න නැවත තහවුරු කරගැනීම් ද අවශ්‍ය වේ.

4. බදු පරිපාලනය: තාක්ෂණය තවදුරටත් දියුණු කිරීම, ස්වයාන්ත්‍රිය ක්‍රම හඳුන්වා දීම වේගවත් කිරීම සහ බදු

<sup>11</sup> Revenue Mobilisation in South Asia: Policy Challenges and Recommendations, Global Economic Prospects, World Bank, 2015.

ගෙවන්නන්ගේ තොරතුරු ඒකාබද්ධ කිරීම තුළින් බදු රස්කිරීමේ ආයතනවල පරිපාලනය සහ තක්සේරුකරණ ක්‍රියාවලය තවදුරටත් ගක්තිමත් කිරීම අවශ්‍ය වේ. බදු පිළිබඳ නීති සම්පාදනය, ලිපිලේඛන සැකසීම හා බදු ගෙවීමේ කුමවේදයන් ඇතුළත්ව බදු කුමය සරල කිරීම මෙන්ම බදු සම්බන්ධ ආරථිල් බෙරුම් කිරීමේ කුමවේදය වේගත් කිරීම තුළින් ද ආයුර්ය වර්ධනය කර ගත හැක. මෙය ශ්‍රී ලංකාවේ “ව්‍යාපාර පවත්වාගෙන යැමී පහසුව ගේණිගත

කිරීම”<sup>12</sup> වර්ධනය කිරීමට ද සහාය වනු ඇත. විධිමත් ගෙවීම් කුම වන බැංකු ගිණුම් භාවිතා කිරීම ආදිය වලකාලන පිබාකාරී බදු වර්ග ඉවත් කිරීම මෙන්ම මූල්‍ය මගින් ගෙවීම් කුම වඩාත් දිරිගත්වන පුළු සහ අවිමත් ආරථික කමුපුත් තවදුරටත් පුළුල් කිරීම බදු පරිපාලනය වඩාත් පහසු කිරීමට උපකාරී වේ.

12 ශ්‍රී ලංකාව පිළිබඳ ‘ව්‍යාපාර පවත්වාගෙන යැමී පැහැදු’ ප්‍රේෂීග කිරීමෙන් දී ‘බදු ගෙවීම්’ සඳහා වන අනුමතිගත කිරීම 2015 දී 158 ලෞක ව්‍යාපාර විය. 2014 වසර සඳහා දී 167 වන ප්‍රේෂීග විම හා සැයදිම් දී මෙය වර්ධනයක් වුව දා එවැනි අඩු ප්‍රේෂීග මගින් පෙන්වුම් කරනු ලෙසෙන් මෙම ක්ෂේරුය යදා ප්‍රධාන ප්‍රාග්ධනය වේ.

යොමු කරනු ඇත. මෙයට අමතරව, පුනරාවර්තන වියදුම් තාර්කිකරණය කිරීම තුළින් රාජ්‍ය ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට රජයට හැකියාව ලැබෙනු ඇත. සමස්ත අයවැය හිගය අඩු වීමත් සමග මැදිකාලීනව දී.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස දේශීය මුළුනය ස්ථාවරව පවත්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් පොදුගලික අංශයට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් ලබා දීමටත් වෙළඳපාල පොලී අනුපාතිකය කෙරෙහි ඇති පිබිනය තවදුරටත් අඩු කිරීමටත් හැකි වේ. රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ ගේෂ පත්‍ර ගක්තිමත් කිරීම ගැනීම විවෘත ප්‍රතිශතයක් ප්‍රතිශ්‍යා හාණ්ඩ් විශේෂිකරණය සඳහා යොමු වූ අතර, මෙම රටවල උසස් තාක්ෂණයෙන් යුතු හාණ්ඩ් අපනයන මුළු කාර්මික හාණ්ඩ් අපනයනයෙන් සියයට 25 ක් පමණ වනවිට, ශ්‍රී ලංකාවේ එය සියයට 1.5 ක් පමණ වේ. එමනිසා, අනාගතයේ දී වඩා නිදහස් ගෝලිය වෙළඳ වාතාවරණයක් තුළ කාර්මික නිෂ්පාදන සංවර්ධන ක්‍රියාවලියේ ඉහළට ගමන් කිරීමට නම් ශ්‍රී ලංකාවේ ඉහළ තාක්ෂණික හාණ්ඩ් නිෂ්පාදනය ගක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. උසස් තාක්ෂණික හාණ්ඩ් අපනයනය කිරීම මගින් ඉහළ ලාභඳුයිත්වයක් අත්කර ගත හැකි වන අතර, එමගින් හාණ්ඩ් අපනයන කරන රටවලට අඩු දියුණු තත්ත්වයේ සිට ඉහළ ආයුර්ම් ලබන තත්ත්වයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇත. මේ සඳහා තාක්ෂණය යොදා ගැනීම මෙන්ම, උවිත පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලි ආධාරයෙන් නවෝත්පාදන හුදුන්වා දීම අවශ්‍ය වේ. මෙතෙක් පැවති රජයන් පර්යේෂණ හා සංවර්ධනය දිරිමත් කිරීම සඳහා පියවර කිහිපයක් ගනු ලැබුව ද විශාල අපනයන වෙළඳපාලක් ග්‍රහණය කර ගැනීම සඳහා සහ සාම්පූද්‍යික නොවන අංශ වෙත නිෂ්පාදන පදනම පුළුල් කිරීම සඳහා ඉහළ අගය සහිත නිෂ්පාදන කර්මාන්තවල නැශෙන් තාක්ෂණය, ජේව් තාක්ෂණය මෙන්ම තොරතුරු තාක්ෂණය හාවිතා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම පරිවර්තන ක්‍රියාවලියට පර්ශ්ද මූලික නිෂ්පාදන සංවර්ධන කුමෝපාය ඇති කිරීම මගින් රජයේ සහයෝගය තවදුරටත් ලබා දීමට හැකි වනු ඇත. සමාන හෝ වඩාත් සම්බන්ධිත හාණ්ඩ් නිෂ්පාදන කර්මාන්ත භුගෝලිය වශයෙන් එක් තැනැක ඒකරායි වූ කර්මාන්ත පර්ශ්ද තුළින් තොරතුරු ගලා යැමි, කර්මාන්ත අතර විශේෂිකරණය හා ග්‍රෑම විභාගය, පුහුණු ග්‍රෑමය වැඩිදියුණු කිරීම, ගනුදෙනු පිටිවැය අඩු වීම වැනි වාසි

## 1.5 ගැටු සහ ප්‍රතිඵත්ති

දිගුකාලීන වශයෙන් කාර්මික වර්ධනය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත අය දැම්මේ ඉහළට ගෙන යැමීම කාර්මික ප්‍රතිඵත්තිය යොමු විය යුතු වේ. 1990 දශකයේ මුළු හාගයේ සිට ශ්‍රී ලංකාවේ කාර්මිකරණ ප්‍රතිඵත්තිය, රෝපිලි හා ඇගලුම්, පිගන් හාණ්ඩ් සහ රබර ආස්‍රිත නිෂ්පාදන වැනි සැහැල්ලු කාර්මික නිෂ්පාදන හාණ්ඩ් දියුණු කිරීම සඳහා යොමු විය. කෙසේ වුවත්, දශක දෙකකට අධික කාලයකට පසුව ද, මෙම කාර්මික හාණ්ඩ්, සමස්ත කාර්මික හාණ්ඩ් අපනයනයෙන්

සියයට 70 කට පමණ දැයකන්වයක් ලබා දෙමින් රටේ කර්මාන්ත ව්‍යුහයෙහි ප්‍රමුඛස්ථානය ගනී. මේ වෙනස්ව කළාපීය තරගකරුවන් ඔවුන්ගේ නිෂ්පාදන ව්‍යුහය විවිධාගිකරණය කරමින් වඩාත් දියුණු හාණ්ඩ් විශේෂිකරණය සඳහා යොමු වූ අතර, මෙම රටවල උසස් තාක්ෂණයෙන් යුතු හාණ්ඩ් අපනයන මුළු කාර්මික හාණ්ඩ් අපනයනයෙන් සියයට 25 ක් පමණ වනවිට, ශ්‍රී ලංකාවේ එය සියයට 1.5 ක් පමණ වේ. එමනිසා, අනාගතයේ දී වඩා නිදහස් ගෝලිය වෙළඳ වාතාවරණයක් තුළ කාර්මික නිෂ්පාදන සංවර්ධන ක්‍රියාවලියේ ඉහළට ගමන් කිරීමට නම් ශ්‍රී ලංකාවේ ඉහළ තාක්ෂණික හාණ්ඩ් නිෂ්පාදනය ගක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. උසස් තාක්ෂණික හාණ්ඩ් අපනයනය කිරීම මගින් ඉහළ ලාභඳුයිත්වයක් අත්කර ගත හැකි වන අතර, එමගින් හාණ්ඩ් අපනයන කරන රටවලට අඩු දියුණු තත්ත්වයේ සිට ඉහළ ආයුර්ම් ලබන තත්ත්වයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇත. මේ සඳහා තාක්ෂණය යොදා ගැනීම මෙන්ම, උවිත පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලි ආධාරයෙන් නවෝත්පාදන හුදුන්වා දීම අවශ්‍ය වේ. මෙතෙක් පැවති රජයන් පර්යේෂණ හා සංවර්ධනය දිරිමත් කිරීම සඳහා පියවර කිහිපයක් ගනු ලැබුව ද විශාල අපනයන වෙළඳපාලක් ග්‍රහණය කර ගැනීම සඳහා සහ සාම්පූද්‍යික නොවන අංශ වෙත නිෂ්පාදන පදනම පුළුල් කිරීම සඳහා ඉහළ අගය සහිත නිෂ්පාදන කර්මාන්තවල නැශෙන් තාක්ෂණය, ජේව් තාක්ෂණය මෙන්ම තොරතුරු තාක්ෂණය හාවිතා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම පරිවර්තන ක්‍රියාවලියට පර්ශ්ද මූලික නිෂ්පාදන සංවර්ධන කුමෝපාය ඇති කිරීම මගින් රජයේ සහයෝගය තවදුරටත් ලබා දීමට හැකි වනු ඇත. සමාන හෝ වඩාත් සම්බන්ධිත හාණ්ඩ් නිෂ්පාදන කර්මාන්ත භුගෝලිය වශයෙන් එක් තැනැක ඒකරායි වූ කර්මාන්ත පර්ශ්ද තුළින් තොරතුරු ගලා යැමි, කර්මාන්ත අතර විශේෂිකරණය හා ග්‍රෑම විභාගය, පුහුණු ග්‍රෑමය වැඩිදියුණු කිරීම, ගනුදෙනු පිටිවැය අඩු වීම වැනි වාසි

රාජියක් ලැබේ. එමෙන්ම කරමාන්ත එක් ස්ථානයක ස්ථානගත වීම තුළින් සපුළු විදේශ ආයෝජන දිරිගත්වනු ඇති අතර එමගින් නැවත තාක්ෂණය, තාක්ෂණික ප්‍රවීණත්වය මෙන්ම වෙළඳපොලට පිවිසීමේ අවස්ථා ද සඳහා පහසුකම් සලසනු ඇත. මේ අමතරව, එක් එක් රටවලට තම රටෙහි සාපේක්ෂ පිරිවැය වාසිය මත රඟ පැවතෙමින් නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ කාර්යයන් සඳහා විශේෂිකරණය වෙමින් ගෝලිය අය ඇමයට සම්බන්ධ වීමට ඉඩ සැලසෙන බැවින් එය අවශ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් ප්‍රවර්ධනය කළ හැකි තවත් වැදගත් ක්ෂේත්‍රයක් වේ. කෙසේ වුවද, කාර්මිකරණය දිගුකාලයක් ගන්නා ක්‍රියාවලියක් බැවින් කාර්මික අංය සඳහා දිගුකාලීන දැක්මක් සහ උපායමාරුග සම්පාදනය කිරීමට හැකි වන නොවනස් වන කාර්මික ප්‍රතිපත්ති තිබීම අනුග්‍රහය වේ.

ආර්ථිකයෙහි වර්ධන වේගය තිරසාරව පවත්වා ගැනීම සඳහා ඉහළ අපනයන ක්‍රියාකාරිත්වයක් අනුග්‍රහය වේ. ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන නාමික වශයෙන් වර්ධනය වුවද, ද.ඩේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 2000 වසරේ වූ සියයට 33.3 සිට 2014 වසරේ දී සියයට 14.7 ක් දක්වා අඩු වී ඇත. තවද, සමස්ත ගෝලිය භාණ්ඩ අපනයන ඉහළ ගොස් ඇති නිසා ගෝලිය භාණ්ඩ අපනයන සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය 2000 වසරේ දී වූ සියයට 0.09 සිට 2014 වසරේ දී සියයට 0.06 ක් දක්වා අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන තරගකාරිත්වයේ අඩු වීමක් පෙන්වුම් කරමින් ලෝක තරගකාරිත්වය දරුණකයේ (World Competitiveness Index) ග්‍රේණිගත කිරීමෙන්වල අනුව ශ්‍රී ලංකාව 2013 වසරේ දී 65 වන ස්ථානයේ සිට 2014 වසරේ දී 78 වන ස්ථානය දක්වා පහළ ගියේය. ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොලෙහි ප්‍රමාණය සහ ක්‍රියාකෘතිය පිළිබඳව සැලකීමේ දී රටෙහි මැදිකාලීන වර්ධන ඉහළක්කයන් සපුරා ගැනීම සඳහා අපනයන මූලික ක්‍රියාවලියක් පැවතීම පූර්ව අවශ්‍යතාවයක් වේ. පසුයිය වසර කිහිපය තුළ දී අපනයන පහත වැළැම සඳහා හේතු කිහිපයක් සඳහන් කළ හැකිය. කළාපයේ අනෙකුත් සමාන ආර්ථිකයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එකක බලකක් පිරිවැය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය අඩු වී ඇත. අනිතයේ විවිධ කාලවල දී මූර්ත සථිල විනිමය අනුපාතිකය අධිප්‍රමාණය වීම හේතුවෙන්, වෙළඳ හැඳුන්වා හමුවේ රටෙහි තරගකාරිත්වය ඇතැම් විට අඩු වී ඇති අතර, එමගින් අපනයන වර්ධනයට ද බලපෑම් ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යුහය නිෂ්පාදනයන්හි සහ

වෙළඳපොල ගමනාන්තයන්හි සංකීන්දුගත වීම තුළින් අපනයන ආදායම්වල අස්ථායිතාවයක් ඇති විය හැකිය. ශ්‍රී ලංකාව තේ, ඇගලුම් නිෂ්පාදිත හා රබර ආස්ථිත නිෂ්පාදිත වැනි අපනයන කිහිපයක් මත රඳාපවතින අතර, මුළු අපනයනවලින් තුනෙන් දෙකක් පමණ යුරෝපය සහ ඇමරිකා එකස්ත් ජනපදය වැනි සාම්ප්‍රදායික වෙළඳපොලවල් වෙත සිදු කරයි. ආර්ථික ක්‍රියාකාරකම අපරදිග සිට පෙරදිග බලවතුන් වන ඉන්දියාව හා විනයට විතැන් වන අවස්ථාවේ දී දැනට බටහිර දෙසට නැවුරු වූ ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රමෝපායයන් නැවත සලකා බැලීම අන්‍යාවය වේ. මේ සම්බන්ධ සැලකීමේ දී, විනය සමග ඇති කර ගැනීමට යෝජිත වෙළඳ ගිවිසුම නිවැරදි මාවතක් වෙත යොමු වූ පියවරක් වේ. නව තාක්ෂණය උපයෝගී කර ගැනීම සහ නිෂ්පාදිත සඳහා එකතු කළ අය ඉහළ නැවීම සමග නිෂ්පාදිතවල නැවතන්වය වර්ධනයකිරීමද අපනයන විවිධාගිකරණය කිරීම තුළින් කළ හැකි වේ. රටෙහි නිෂ්පාදන ව්‍යුහය රෙදිපිළි සහ ඇගලුම්හි සිට ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි වඩාත් ඉහළ තාක්ෂණික නිෂ්පාදන දක්වා වෙනස් කිරීමට දැන් කාලය එලැංඡ ඇති අතර, එවැනි ක්‍රියාවලින් තුළින් ඇතැම් ආසියානු බලවතුන්ගේ වේගවත් කාර්මිකරණ ක්‍රියාවලිය මෙවන් වර්ධනයක් සඳහා සාක්ෂි දරයි. තවද, ගෝලිය සහ කළාපිය අපනයන සම්මේලන තුළ ප්‍රබල සහභාගිත්වය, උපායකිලී අලෙවිකරණය සහ ඉලක්කගත රටවල් සමග ද්‍රීව්‍යාර්ථිවිය සහ බහුපාර්ශ්වීය ක්‍රියාකාරී වෙළඳ සබඳතා ඇති කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොල වේගයෙන් ලෝකය වෙත විවිත කළ හැකි වේ. අපනයන සිසුයෙන් ඉහළ නැවීම සඳහා යන ගෙනීන් දී ව්‍යවසායකත්ව සහයෝගය වර්ධනය කිරීමට සහ සාර්ථක අලෙවි ක්‍රියාවලියක් සඳහා පොදුගැලික අංගයේ ඉහළ සහභාගිත්වය ඉතා වැදගත් වේ. සමස්ත අලෙවිකරණ ක්‍රියාවලියේ සියලුම අංශ තුළ රාජ්‍ය සහ පොදුලික අංශ එක් වූ බහුවිධ ප්‍රවේශයක් ඇති කිරීම, උපායමාර්ගික ගිවිසුම් සකස් කිරීම, උසස් තාක්ෂණය ඉහළ නැවීම සහ ගක්තිමත් දේශීය භා ජාත්‍යන්තර පුද්ධීමය දේපළ රෙගුලාසි තුළින් නැව්ත්‍යානය ආරක්ෂා කිරීම දෙරෙයමන් කළ යුතු වේ. යුරෝපය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ යැම් මගින් අපනයන ඉහළ නැවීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය වෙත ලැබෙන ප්‍රතිලාභ සලකා බැලීමේ දී, යුරෝපය වෙළඳපොල වෙතට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සපයන විශේෂ ප්‍රතිලාභ සහිත වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය නැවත ලබා ගැනීම සඳහා මැත කාලීනව ගනු ලැබූ ප්‍රයත්තයන් ප්‍රංසනීය වේ.

සේවා අංශයේ වර්ධන හැකියාව ඉහළ නැංවීම ඉදිරි ආර්ථික වර්ධනය පවත්වා ගෙන යැම සඳහා අත්‍යවශ්‍ය අංශයකි. ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සේවා අංශයේ වැදගත්කම කාලයත් සමග අඛණ්ඩව ඉහළ ගෞස් ඇති අතර එම අංශය දි.දේ.ති.යට දක්වන දායකත්වය 2014 වසරේ දී සියලු 57.6 ක් විය. විශේෂයෙන්ම, වෙළඳපොල ලිහිල්කරණය හඳුන්වා මීම, කුඩා පරිමාව සූළ සේවාවන්හි සිට ඉහළ නිපුණතාවයෙන් යුතු සේවා හා මූල්‍ය සේවා හා තොරතුරු තාක්ෂණය වැනි ඉහළ එකතු කළ අගයක් සහිත කටයුතු යනාදිය තුළින් සේවා අංශයේ ස්වභාවය ද පසුගිය වසරවල දී සැලකිය යුතු වෙනස් වීමකට හාජතනය විය. රට පුරා ක්‍රියාත්මක වන්නා වූ ශීසු යටත් පහසුකම් සංවර්ධන කටයුතු සමග සේවා අංශයේ ස්වභාවය ද පසුගිය වසරවල දී සැලකිය යුතු වෙනස් වීමකට හාජතනය විය. රට පුරා ක්‍රියාත්මක වන්නා වූ ශීසු යටත් පහසුකම් සංවර්ධන කටයුතු සමග සේවා අංශයේ දායකත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැක. සේවා නිපැශුම් ගෝලිය වශයෙන් ප්‍රවාරා කළ හැකි හා අපනයනය කළ හැකි තත්ත්වයට පත්වීමෙන් සමග පසුගිය දායකය පුරා සේවා අංශයේ වැදගත්කම වර්ධනය වි ඇති. එමනිසා, නැගී එන ආර්ථිකයන් විසින් ආකර්ෂණීය වෙළඳපොලවල් පිළිබඳව සෞයා බැලීමෙන් සමග තරගකාරී වාසිය නිෂ්පාදන අංශයේ සිට සේවා වෙන යොමු වෙතෙන් ගෝලිය වෙළඳාමේ මානයන් වෙනස් වි ඇති. එබැවින් ගෝලිය ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්නා සේවා ව්‍යුහය, ඉහළ ප්‍රවාරා හැකියාවකින් යුතු සේවා අංශයකට පරිවර්තනය කිරීම සඳහා ගත යුතු පුරුවේපයික ක්‍රියාමාර්ග නිශ්චය කිරීම අවශ්‍ය වේ. මේ අනුව, වරාය හා ගුවන්තොටුවපල ආස්‍රිත කටයුතු, සංචාරක, තොරතුරු තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය මත පදනම් වූ සේවාවන් වැනි ක්ෂේත්‍ර සඳහා එලඟයි ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ග කිහිපයක් පසුගිය දායක කිහිපය තුළ දී ගෙන තිබේ. නවීන තොරතුරු තාක්ෂණ පදනම්, එලඟයි විදුලි සංදේශ සේවා, විදුලිය වැනි යෙදුම්වල අඛණ්ඩ හා ස්ථාවර සැපයුම සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් මානව ප්‍රාග්ධනය යනාදියෙන් සම්ත්වීත යෝගී උපකාරක ව්‍යුහයන් හරහා මෙම පරිවර්තනයන් තවදුරටත් දිරිමන් කළ හැක. මේ සම්බන්ධයෙන්, ලේක්සයේ නවීනතම තාක්ෂණයේ ප්‍රතිලාභ ලබාගැනීමට පමණක් නොව වඩාත් කාලීන දැනුමින් සන්නද්ධ කාර්යමන්වලයක් ඇති කිරීම සඳහාත් ඉහළ ආයෝජනයක් අවශ්‍ය වේ. සමස්ත සේවා සැපයුම හා ගුණාත්මකභාවයට සාපුරුව සම්බන්ධ වන බැවින් සමස්ත ප්‍රතිපත්ති නිර්ණායක, කර්මාන්තය තුළ මෙවැනි නම්තාවක් ඇති කිරීම සඳහා යොමු විය යුතු වේ. එවැනි පහසුකම් සපයන වාතාවරණයක්, රටේ මැදිකාලීන වර්ධන මාවත අඛණ්ඩව ලාභ කර ගැනීම සඳහා උපකාරී වනු ඇති.

ආයෝජන සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දිග කාලීන මූල්‍ය සම්පත් ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම තහවුරු කරනු ලිංගස වැඩි වශයෙන් බැංකු පාදක වූ සාම්පූද්‍යයික මූල්‍යනය මත රඳ පවතින වෙනුවට වෙළඳපොල මත පදනම් වූ විකල්ප මූල්‍යන කුම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. දැනට, සාංගමික අංශයට මෙන්ම සූළ හා මධ්‍ය පරිමා ව්‍යවසාය අංශයට අවශ්‍ය කරනු ලබන මූල්‍ය සම්පත් සම්පාදනය කිරීමේ ප්‍රධානතම මූලාශ්‍රය දේශීය බැංකු අංශය වන අතර, ආර්ථික කටයුතු ප්‍රසාද ප්‍රසාදනය වැදගත් වූ විවෘත වෙළඳපොල යොදා ගැනීම විශාල සමාගම්වලට පමණක් සීමා වී ඇති. කෙසේ වූවද, විශේෂයෙන් ඉහළ අතරමැදිකරණ පිරිවැය මෙන්ම, අධ්‍යික්ෂණ හා ගනුදෙනු පිරිවැය යනාදී මූල්‍ය අතරමැදිකරණයට අදාළ ගැටුප හේතුවෙන් දිගුකාලීන මූල්‍ය සම්පත් සපයා ගැනීම සඳහා බැංකු පාදක කොට ගත් සාම්පූද්‍යයික මූල්‍යන කුම එලඟයි නොවිය හැකිය. එමෙන්ම, ගෝලිය මූල්‍ය අරුමුදයෙන් පසු, ලොව පුරා බොහෝමයක් රටවල බැංකු අංශය තෙය සැපයීම අඩු කිරීමට පෙළඳී ඇති අතර, එමගින් දිග කාලීන මූල්‍ය සම්පත් සඳහා වන ඉල්ලුම හා සැපයුම අතර පරතරය වැඩි වී ඇති. මීට වෙනස්ව බොහෝ රටවල අත්දැකීම් තුළින් පැහැදිලි වන්නේ බැංකු පදනම් කරගත් සාම්පූද්‍යයික මූල්‍ය අතරමැදිකරණයට ආවේණික ආකාරයක්මතා අඩු කිරීම සඳහා වෙළඳපොල පදනම් කර ගත් මූල්‍යන කුම හේතුවෙන් වන අතර, ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ද උපකාරී වන බවයි. මින් පැහැදිලි වන්නේ ආර්ථිකයේ මූල්‍ය ගනුදෙනු සඳහා කාර්යක්මත පහසුකම් සැපයීමේ කාර්යභාරය ඉටු කරමින් ප්‍රධාන බැංකු ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා පමණක් සාම්පූද්‍යයික බැංකු අංශය දිරිමන් කරන අතර, ශ්‍රී ලංකාව තුළ දිග කාලීන මූල්‍ය සම්පත් සාම්පාදනය සඳහා වඩාත් දාන්තාවක් සහිත හා පාරදාශ වෙළඳපොලවල් දිරිගැනීම් යුතු ව්‍යුහයි. එබැවින්, මැදි කාලය තුළ දී දියුණු හා පුළුල් සාංගමික තෙය වෙළඳපොලක් මෙරට තුළ ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර කොටස් වෙළඳපොල කටයුතු තවදුරටත් පුළුල් කළ යුතුය. එව අමතරව, මැදි කාලය තුළ දී ආයෝජන විවෘත ක්‍රියාකාරකම් නව ආයෝජකයන් ආකර්ෂණය කිරීම ඔස්සේ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම් තංවාලීම ද මූල්‍ය වෙළඳපොල පුළුල් කිරීම සඳහා වැදගත් වේ. එබදු වෙළඳපොල තත්ත්ව මගින් නවීන්පාදන, දියුණු කළමනාකරණ ප්‍රාදේශීලී, මනා පාලන පරිවර්තනයන්, ඉහළ ප්‍රමිතින් මෙන්ම දේශීය සමාගම් සඳහා නව වෙළඳපොල ප්‍රවර්තනය වැඩිහිටි ආයෝජකයන් ආයෝජන වැඩිහිටි විවෘත සැපයුම් සාම්පූද්‍යයික මූල්‍යන හැකි වනු ඇති.



ප්‍රාග්ධන වෙළඳපොල පදනම් කරගත් විසඳුම් පිළිබඳව දියුණු හා නැගී එන ආර්ථිකවලින් දැක්විය හැකි මැති කාලීන උදාහරණවලින් පැහැදිලි වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ වර්ධනයට අවශ්‍ය දිගු කාලීන මූල්‍ය සම්පත් ලබා ගැනීමේ දී වෙළඳපොල පදනම් කරගත් ක්‍රම අයක්ත්වය ලබා දී ඇති බවයි.

රටෙහි සමස්ත සංවර්ධන උපායමාර්ගවලට අනුගත වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ කරමාන්ත (සු.ම.ක) අංශය නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යය. කාෂේකාර්මික, කාර්මික හා සේවා යන සියලු අංශ ආචරණය කරන හා ගතිකත්වයකින් යුතු සු.ම.ක අංශය, රැකියා නිර්මාණය කිරීම, ආයුර්ම් උත්පාදනය, දිලිඳුකම තුරන් කිරීම හා එමගින් සරව සහභාගිත්වයක් සහිත සංවර්ධනයට උරදෙමින් ආර්ථිකයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වුවද, නිෂ්පාදනයන්ගේ හා නිෂ්පාදන සාධක වෙළඳපොලෙහි පවතින ඇතුම් බාධාවන් තේතුවෙන් ශ්‍රී ලංකාවේ සු.ම.ක අංශයේ උපරිම විභවතාවය අත්‍යාව කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත. ප්‍රමාණවන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නොහැකි වීම, කුසලතා පූර්ණ මානව සම්පත් හිග බව හා තාක්ෂණික දානය ලබා ගැනීමේ අපහසුතා සු.ම.ක අංශයේ වර්ධනයට පවත්නා බාධාවන් වේ. මෙතෙක් පැවති සියලු රජයන් විසින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සු.ම.ක අංශයට සිය නිමැවුම් එලඟායිතාව වර්ධනය කර ගැනීම සඳහා අතිශය වැදගත්බව අවබෝධ කර ගතිම් සහන මෙය හා මෙය ඇප සුරක්ෂා යෝජනා ක්‍රම රෘපක් හඳුන්වා දෙනු ලැබූව ද, මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුතාව මෙම අංශය නමුවේ වර්තමානයේ පවත්නා සැලකිය යුතු අභියෝගයකි. මෙම තත්ත්වයන් යටතේ, මෙම අංශය වෙත මූල්‍ය පහසුකම් ලැබීම තහවුරු කරනු පිණිස අදාළ ත්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වේ. එහිදී, මෙය ඇප සුරක්ෂා යෝජනා ක්‍රම රෘපක් හඳුන්වා දීමට අමතරව මෙය උපදේශනය හා මගපෙන්වීම සුළු හා මධ්‍ය පරිමාණ කරමාන්තවලට අවශ්‍ය මූල්‍ය විනය හා මූල්‍ය පහසුකම් පිළිබඳව දැනුම වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාර සංවර්ධන සේවාවන්ට මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි අතර මෙම කරමාන්ත සඳහා පහසුකම් සපයන ව්‍යාපාර සංවර්ධන සේවාවන් ත්‍රියාන්තක කිරීම හා එසේ සපයන සේවාවන් ත්‍රියාන්තක වර්තමානයේදී පැහැදිලිව පෙනෙන අවශ්‍යතාවකි. සු.ම.ක අංශයේ තාක්ෂණික හැකියාවන් තවදුරටත් ඉහළ නැවීමට කරමාන්ත පර්ශ්ව පිහිටුවීම දිරීමන් කිරීම තුළින් සිදු කළ හැකි අතර, එමගින් අත්දැකීම් ලබාගැනීමට ද විශේෂය දැනුම භුවමාරු කරගැනීමට ද

කාර්යක්ෂමතාව හා එලඟායිත්වය වර්ධනය කරගැනීම තුළින් පරිමාණානුකළ පිරිමසුම් අත්‍යන්තර ගැනීමට ද අවකාශ සළස්‍ය ඇතේ. තවද, කරමාන්ත පර්ශ්ව තුළින් සුළු හා මධ්‍ය පරිමාණ කරමාන්තයන්ට මහා පරිමාණ ව්‍යවසායන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට පහසුකම් ලබා ගත හැකි ඇති අතර, එමගින් ඔවුන්ට මහා පරිමාණ සැපයුම්දායෙන්ට එක්වීමේ අවස්ථාව ලැබෙනු ඇතේ. තවද, එවැනි සඛ්‍යතා මෙහින් වර්තමානයයේ දී විශාල ලෙස දේශීය වෙළඳපොල පදනම් කර ගතිම්න් කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ කරමාන්තයන්ට අපනයන වෙළඳපොල වෙත යොමු වීමට පහසුකම් සැලස්‍ය ඇතේ.

ණය මූලාශ්‍ර මත පදනම් නොවන විදේශීය සාප්‍ර ආයෝජන ප්‍රවාහනයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිව ව්‍යාපාර පවත්වා ගෙන යැම පිළිබඳ හිතකර පරිසරයක් තහවුරු කිරීම සඳහා ස්ථීර ප්‍රතිපත්ති පවත්වා ගෙන යැම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇතේ. පැව්‍යාචා යුද සමය තුළ සාරව ආර්ථික වාතාවරණය හා යටිතල පහසුකම්වල වැඩිදියුණු වීමක් දක්නට ලැබූණ ද විදේශීය සාප්‍ර ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභේක්ෂිත මට්ටමට සාර්ථක නොවේ. විදේශීය සාප්‍ර ආයෝජන, ඉහළ හා තිරසාර ආර්ථික වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගැනීමටත් ආයෝජන හා ඉතුරුම් අතර පරතරය මූල්‍යනය කිරීම සඳහාන් ඉතා වැදගත් වේ. ඉතුරුම් හා ආයෝජන පරතරයේ හිගය, මෙය ලබා ගැනීම හෝ විදේශීය ආයෝජන වැනි මූලාශ්‍රයන් මෙහින් මූල්‍යනය කළ යුතුය. ඉතුරුම් හා ආයෝජන පරතරය කෙටිකාලීන ආයෝජන මෙහින් හා මෙය ගැනීම තුළින් මූල්‍යනය කිරීම ඉහළ පිරිවයකින් යුතු වන අතර, බාහිර කම්පනයන්ට ආර්ථිකය තිරාවරණය වීම ද වැඩි වේ. එමතිසා, ඉතුරුම් හා ආයෝජන පරතරය මූල්‍යනය කිරීම සඳහා මෙය මූලාශ්‍ර පදනම් නොවන විදේශීය ප්‍රවාහනයන් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. තවද, විදේශීය සාප්‍ර ආයෝජන ලැබීම තුළින් දියුණු තාක්ෂණය ව්‍යවසායකත්ව ත්‍රියාකාරකම් ජාත්‍යන්තර වෙළඳපොල සඳහා තිරබාධි පිවිසුම සහ සේවා තියුණ්තියේ වර්ධනය සහතික කරයි. එමතිසා, වෙළඳපොල පදනම් වූ ප්‍රතිපත්ති, ව්‍යාපාරික විශ්වසනයන්ට ඇති කිරීමට උපකාරී විශාල ලෙස ලබා ගැනීමට හැකි වන අයුරින් ආයෝජන ඉහළ නැවීමට හේතු විය හැකිය. මේට අමතරව, ඉහළ වර්ධනය, අඩු හා ස්ථාපිත උද්ධමනය, යහ පාලනය සහ දේපල අයිතිය පිළිබඳ සුරක්ෂිතතාවය වැනි යහපත් ආර්ථික දැරුණක මෙහින් ද දේශීය ආර්ථිකය පිළිබඳව ආයෝජකයන් තුළ ප්‍රතිපත්තිය වූ එහි ප්‍රතිපත්තිය විවෘත වූ එහි ප්‍රතිපත්තිය විවෘත වූ

නැංවිය හැකිය. තවද, විදේශීය ආයෝජන අධෙරයමන් කිරීමට යෙදාවිය හැකි දේපල අයිතිය පිළිබඳ නීති සම්බන්ධයෙන් පවතින අනුකූල තොවන හා ප්‍රතිතුමික බදු ප්‍රතිපත්ති සහ ඒවා බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ආයිස සම්බන්ධයෙන් පවතින තොගලෝපන ප්‍රතිපත්ති ඉවත් කිරීම සඳහා නියමිත පරිදි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. මේ අතර, උසස් තාක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය සඳහා දේශීය ආයෝජන ඉහළ නැංවිමට ශ්‍රී ලංකාව පියවර ගත යුතුය. සේවයට බඳවා ගැනීම හා සේවයෙන් ඉවත් කිරීමේ නමුත්තිල්බව වැඩි කිරීමට අභ්‍යල වන ගුම වෙළඳපාල ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට රාජ්‍ය අංශයේ ඉහළ කුපැවිම සහ බලාත්මක කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය වේ. එය ව්‍යාපාර පවත්වා ගෙන යැමි පහසුව ගුණීගත කිරීම වැඩිදියුණු කිරීමට සහ ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් ලෙස රටේ ප්‍රතිරූපය ඉහළ නැංවිමට ද උපකාරී වනු ඇත.

මැත කාලයේදී රාජ්‍ය මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය ඉලක්කයන්ගත් බැහැර වීම, බදු ආභ්‍යන්තර ඉහළ නැංවිම සඳහා වන ක්‍රියාමාර්ග තීවු කිරීමට සහ රජයේ වියදම තවදුරටත් තාරකීකරණය කිරීමට ඇති අවශ්‍යතාව අවධාරණය කරනු ලැබේ. මුළු බදු ආභ්‍යන්තර දැදේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 1978 වසරේ දී සියයට 27.4 ක් වූ අතර, එය 2000 වසරේ දී සියයට 16.8 ක් සහ 2014 වසරේ දී සියයට 12.2 ක් දක්වා ක්‍රමයෙන් පහළ වැටුණි. බදු ක්‍රමය සරල කිරීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අනුමතය කළ ද, බදු ආභ්‍යන්තර දැදේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස පසුගිය වසරවල දී අඛණ්ඩව අඩු විය. බදු ආභ්‍යන්තර දැදේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස 1978 වසරේද පැවති 24.2 සිට 2000 වසරේ දී සියයට 14.5 ක් සහ 2014 වසරේ දී සියයට 10.7 ක් දක්වා අඩු විය. මෙම තත්ත්වය රාජ්‍ය මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි ලෙස අහියෝගාත්මක වන අතර, මැදිකාලින රාමුවක් හරහා මෙම ගැටුප විසඳු ගැනීමට ස්ථිර ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. මේ පිළිබඳව සලකා බැලීමේ දී, බදු ක්‍රමය තවදුරටත් සරල කිරීම, සාපුරු බදුකරණය වැඩිදියුණු කිරීම හා බදු තිදහස් කිරීම අවම කිරීම මින් බදු පදනම පුරුල් කිරීම සහ බදු පරිපාලනය ගක්තිමත් කිරීම යන ක්ෂේත්‍ර සඳහා අවධානය යොමු කළ යුතුය. රජයේ වියදම සැලකීමේදී, අංශ කිහිපයක් සඳහා සියලු දෙනාටම පොදුවේ ලබා දෙන සහනාධාර වැනි රජයේ සුහසාධන ක්‍රියාමාර්ග රජයට බරක් වන අතර, ඒවා ඉක්මණින් නැවත සලකා බැලීය යුතුය. තවද, 2003 අංක 03 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත හා එහි සංශෝධන මින් නියම කර ඇති ඉලක්ක අත්කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ.

එ අනුව, වියදම් තාරකීකරණය සහ විනිවිද භාවය හා වගකිව යුතු බව ඉහළ නැංවිම ප්‍රශ්නයනිය මට්ටමක පවතින අතර, එම ක්‍රියාමාර්ග පවත්වා ගැනීමේ පරිචය ආර්ථිකය වෙත දෙනාත්මක සංශ්‍යාවක් ලබාදෙමින් ආයෝජකයන්ගේ විශ්වාසය ද වර්ධනය කරනු ඇති. රජය සහ වාණිජ ව්‍යවසායයන් සැලකීමේ දී, සඳහන් කර ඇති ආකාරයට සූත්‍ර පාදක මිල ක්‍රමයක් ස්ථාපිත කිරීම මගින් අනාගත ගේලීය මිල විවෘතයන්ගත් ඇති විය හැකි සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය බලපැම් ද අවම කෙරෙනු ඇති. මෙම ක්‍රියාමාර්ග, රාජ්‍ය මූල්‍ය ස්කෑට්‍රොනාව ශක්තිමත් කරමින් ද.දේ.නි.යෙහි ප්‍රතිගතයක් ලෙස දැනටමත් අඩු වෙමින් පවතින රාජ්‍ය ණය තවදුරටත් අඩු කිරීමට පහසුකම් සලසනු ඇති නැමුත් සමාන ආර්ථිකයන් හා සැසදීමේ දී රාජ්‍ය අය අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අංශයේ වෙනසකම් සඳහා ප්‍රතිසංස්කරණයන් සිදු වුව ද, ක්‍රියාමාර්ගීක වර්ධනයක් උදෙසා අත්‍යවශ්‍යයන්ම උපකාරී වන පර්යේෂණ සහ සංවර්ධන මගින් ලබා දෙන ප්‍රතිලාභවල හිගබව තවදුරටත් අභියෝගයක්ව පවතී. ගේලීය වෙළඳාම සහ සේවාවල තරගකාරීත්වය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි යොමු වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයන් අපේක්ෂීත වාසිය ලාභ කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සහ ඒ හා සම්බන්ධ උසස් අධ්‍යාපන ආයතනවල පර්යේෂණ කිරීමේ නැඹුරුව අපේක්ෂීත මට්ටමට ලාභ වී නොමැති. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, කළාපයේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව අඛණ්ඩව පහළ ග්‍රේනිගත කිරීමක පවතී. ලෙස්ක බැංකුව විසින් ප්‍රකාශිත 2014 ලෙස්ක සංවර්ධන දරුණුකාලීන (WDI) අනුව ශ්‍රී ලංකික පුරවැසියන් විසින් ඉදිරිපත් කොට ඇති පේටන්ට් බලපැනු ප්‍රමාණය, සමාන ආර්ථිකයන් විසින් ඉදිරිපත් කොට ඇති පේටන්ට් බලපැනු ප්‍රමාණය හා සැසදීමේ දී ඉතා සූත්‍ර අගයක පවතී. උසස් අධ්‍යාපන අධිකාරීන්ගේ සහයෝගිත්වයෙන් පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙමින් පිළිබැඳු කරයි. මෙය, විශ්වවිද්‍යාල ව්‍යුහයේ දැනට පවතින ක්‍රමවේදයන් ස්වයං ධාරක (self-sustaining) ක්‍රමවේදයන් කරා වෙනස් කර, විශ්වවිද්‍යාල තුළින්ම තීරණ සම්පාදනය කරනු ලබන ක්‍රමවේදයක් කරා යොමු වෙමි අවශ්‍යතාවය පෙන්නුම් කරන අතර කර්මාන්ත සහ අධ්‍යාපනය අතර ආයතනීක සම්බන්ධතාව නවෝත්පාදනයන් මත පදනම් විය යුතුය. විශ්වවිද්‍යාල, සහ කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත ඇතුළු කර්මාන්ත අංශය අතර මෙම තාක්ෂණීක සම්ප්‍රේෂණය ආර්ථිකයේ සියලුම අංශයන් පුරුල් කරනු ඇති. එසේම, විශ්වවිද්‍යාල සම්ග යොමු සංශ්‍යාවය හැඳුනාවක්

වර්ධනය කර ගැනීම සඳහා පොදුගැලික අංශයට ප්‍රමුඛ කාර්යාලයක් ඉවු කළ හැකි අතර එය එම ආයතනවල ජාත්‍යන්තර වෙළඳපාලේ විකුණුම් කොටස වැඩිදියුණු කිරීමට ද ඉහළල් වනු ඇත. ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම සහ විශාල සංස්ථාවින ආයතන කිහිපයක් එක් වී හුවුල් ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත ශ්‍රී ලංකා නැගෙන්තාක්ෂණ ආයතනය (SLINTEC), රටේ පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල පවතින පර්තරය පියවීම සඳහා බොහෝ සෙසින් අවශ්‍ය වන්නා වූ නව විද්‍යාත්මක සෞයා ගැනීම් සහ කාර්මික සම්බන්ධතාවය ඇති කිරීම සඳහා දිය හැකි විශිෂ්ට නිදුසුනාකි.

රටෙහි වෙනස් වන ජන විකාස සංපුරිය මගින් ගුම වෙළඳපාලේ දැනට පවතින ගැටළුවලට නව මානයක් එක් කෙරෙන අතර ඉදිරිගාමී ප්‍රතිසංස්කරණ රටෙහි ඉහළ වර්ධන ප්‍රවණතාවයක් පවත්වා ගෙන යැම සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. මත්දාගාමී ජනගහන වර්ධනය සමගම ඉහළ යන වියපත් ජනගහනය ගුම බලකාය අඩු කිරීම සඳහා හේතු වී ඇත. ජාත්‍යන්තර කමිකරු සංවිධානයේ (ILO) ඇස්තමේන්තුවට අනුව, 1990-2006 කාලපරාසයේ දී වාර්ෂිකව සියයට 1 ක්ව පැවති ශ්‍රී ලංකාවේ ගුම බලකායේ සාමාන්‍ය වර්ධනයට සාපේක්ෂව 2009-2020 කාලය තුළ ගුම බලකායේ වර්ධනය වාර්ෂිකව සියයට 0.3 ක පමණ අගයක පවතිනු ඇත. මෙම ගැටළුවලට උපායමාරුගික විසඳුමක් ලෙස ඉහළ ගුම බලකා සහභාගිත්වයක් පවත්වා ගැනීම හා ගුම එලඹයිනාවය ඉහළ දැමීම සලකා බැලිය හැක. ඉහළ තරුණ හා කාන්තා සහභාගිත්වය ගුම බලකාය ඉහළ දැමීම සඳහා අත්‍යවශ්‍ය වේ. තරුණ සහභාගිත්වය ඉහළ දැමීම පිණිස, වෙළඳපාල අවශ්‍යතා සපුරා ලිමට අවශ්‍ය කුසලතාවලින් යුතු ගුම බලකායක් නිර්මාණය කිරීම සඳහා රටෙහි අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රතිපත්තින් ගක්තිමත් කළ යුතු වේ. රාජ්‍ය සේවය සඳහා නැඹුරු වූ රැකියාවක් සඳහා දක්වන තරුණ ප්‍රජාවගේ කැමැත්ත මෙහිදී වෙනස් කිරීමට සිදුවනු ඇත. කාන්තාවන් ගුම වෙළඳපාලට ආකර්ෂණය කර ගැනීම සඳහා, නමුවහිලී වැඩ කරන කාලයන්, වැඩිදියුණු කළ සේවා තත්ත්ව, කෙටිකාල හා අර්ධකාල සේවා අවස්ථා ඉහළ දැමීම සහ නීත්‍යානුකූල ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන අතර,

කාන්තාවන් සඳහා සමාන සේවා අවස්ථා සහතික කළ යුතුය. ගුම එලඹයිනාව වැඩ කිරීම සඳහා කාමිකර්ම හා වනු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. වාර්මාරුග පද්ධති, විදුලිබල හා මාරුග වැනි හොතික ප්‍රායේනය මෙන්ම මානව ප්‍රායේනය සඳහා වන ආයෝජනයන්, ගුම එලඹයිනාවය ඉහළ දැමීම සඳහා යම් ප්‍රමාණයකට හේතු වනු ඇත. කාර්යක්ෂම සම්පත් වෙන් කිරීම සඳහා තමායිලිනාව සපයන ඉඩම හා ගුම වෙළඳපාලට අයුල ප්‍රතිසංස්කරණ මගින් මේ සඳහා සහයෝගීනාව ලබාදිය යුතුය. තවදුරටත්, ගුම වෙළඳපාල දායකත්වය උපරිම තලයකට ගෙන ඒම සඳහා වේතන ඉහළ දැමීම එලඹයිනාවය සමග සම්බන්ධ කළ යුතුය. මෙයට අමතරව, මේ වනවිටත් විදේශ රැකියා ව්‍යුහයේ යම් ගැලපීම් සිදුකර තිබුණ ද, කුසලතා, ස්ථ්‍රී පුරුෂ හාවය සහ ප්‍රාදේශීය සංකේත්දීණයට විසඳුම් සැපයීම් සඳහා විදේශ රැකියා ප්‍රතිපත්ති නැවත සලකා බැලීම අවශ්‍ය වේ. ජනගහනය වියපත් වීමේ ප්‍රශ්නයට මේ වනවිටත් මුහුණ දුන් අනෙකුත් රටවල්වල අත්දැකීම් අනුව යමින් දැනට විගුම යැම සඳහා සකස් කළ වයස් සීමාව සමාලෝචනය කිරීම ද අත්‍යවශ්‍ය වේ.

රෘය මිගින් නිවේදනය කළ පරිදි, යහපාලනය සහ විනිවිදහාවය සඳහා වූ උවිත ප්‍රතිපත්ති, සාමාන්‍ය ත්‍රේඛ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ පවත්නා ප්‍රධාන උත්ස්පේරකයක් වන බැවින් එය දිරිගැනීය යුතුය. යහපාලනය සඳහා විනිවිදහාවය, ආර්ථික කටයුතු වැඩිදියුණු කරනු ලබන සේවා සැපයීමේ හැකියාවක් ඇති යෝග්‍ය පරිසරයක් ඇති කිරීම සඳහා යොමු විය යුතු වේ. මෙය නිදහස්, සාධාරණ සහ සාම්කාමී සමාජයක් ජනිත කරන අතරම රටෙහි පාලන ක්‍රමය පිළිබඳව විව්වාසය සහතික කරමින් රජයේ ආයතන මුවුන්ගේ වගකීම් විනිවිදහාවයෙන් යුත්තව ඉටු කළ යුතු වේ. එවැනි ක්‍රමයක්, සාර්ව සහභාගිත්වයක් සහිත ඉහළ වර්ධනයක් ලබා දෙමින් දහන්මක ප්‍රතිලාභ සමාජය තුළ ජනිත කරනු ඇත. යහපාලනය තුළ අවධානය කළ පැතිකඩක් වූ ගෝලීය දේශක වලට ආයෝජනයක් දක්වන සැලකිලිමන් බව මගින් පිළිබැඳු කළ පරිදි මෙම ප්‍රතිපත්ති ආර්ථික ක්‍රියාකාරිත්වය මත, විශේෂයෙන් විදේශීය සංාර්ථ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මත ධන්තාන්මක බලපැමි ඇති කරනු ඇත.